

වතුරාරයසන්නාවබෝධයට ධර්ම දද්ගනා



මහමෙවිනා

සඳහම් ප්‍රකාශන

බංජනීය සූත්‍රය
බිජ සූත්‍රය

ආදරණීය වධකයා

පුරුෂ කිරබත්ගොඩ නළුණුනන්ද හිමි

මහමෙවිනා සඳහම් ප්‍රකාශන

මහමෙවිනාව තාවතා අසපුව

විදුලාව, පොල්‍යපැවලු.

දුර / යැක්දේ : 037 2244602

ඊ මේල් : asapuwa1@slt.net.lk

www.mahamevna.org | www.gautamabuddha.org



මහමෙවනා සඳහම් ප්‍රකාශන

ආදුරණීය විධ්‍යාතිය

ශ්‍රී ලංකාව. 2551 ක් වූ වෙසක් මස

© පුරුෂ කිරුත්තේ ශ්‍රී ලංකාන්ද හිමි

පරිගණක අකුරු සැකසුම,
හිටිකවර නිර්මාණය සහ ප්‍රකාශනය

මහමෙවනා සඳහම් ප්‍රකාශන

මහමෙවනාව නාවනා අසපුව

වඩුවාව, පොල්ගහවෙල.

දුර / තැක්ස් : 037 2244602

ඊ මේල් : asapuwa1@slt.net.lk

වෙබ් අඩවි : www.mahamevna.org

www.gautamabuddha.org

දිස්බලයේ ලේඛනවා හිඩ්බානම්හාසමුද්දීපරියෙන්තා
අටිධිංග මග්ගසම්ලා පිහිටිවනනදී විරෝධ වහනුත්

දිස්බලයේ විභ්‍ගේ තැනෑනි ගෙයමුවය ප්‍රතිච්‍යා තැන නැති
තුළ මහා තිවන නම් වූ මහා සාගාථක අවසන් කොට ඇති
ආත්‍ය ඇජ්ඩාංගික මාත්‍රය නම් වූ සිනිල් දිය දූත්ත ගෙවි
තෙම් ශ්‍රී මුඩ බුද්ධ තිවන ගංගාව (ලේ සඟන්ගේ ස්ථාන තිවාලෙන්)
ලොජ් කළු ගලාබෑනා ගැස්කිවා !

(සඹායනන සංප්‍රදාය - උද්දාන ගාස්)



නමස්කාර වේවා බුදුරුවනට සැමඳා බුදුහිම් සරණ	යම්
නමස්කාර වේවා දුම්රුවනට සැමඳා සදහාම් සරණ	යම්
නමස්කාර වේවා සගරුවනට සැමඳා මහසය සරණ	යම්
නමස්කාර වේවා තුණුරුවනට සැමඳා තීක්‍රරණ සරණ	යම්

වතුරාරයසන්නාවලෝධයට බරම දේශනා



මහමලවිනා

සදුහලී ප්‍රකාශන

බත්තනීය ක්‍රහය

(කා දුමීම ගැන වදාල දෙසුම)

සංයුත්ත නිකාය 3 - බන්ධ සංයුත්තය - බත්තනීය වර්ගය



බජ්‍යත්වය සූත්‍රය

(කා දුම්ම ගැන වදාල දෙපුම)

සංයුත්ත නිකාය 3 - බන්ධ සංයුත්තය - බජ්‍යත්වය වර්ගය

අද අපි ඉගෙන ගන්න දේශනා වේ නම බජ්‍යත්වය සූත්‍රය. සිංහල තේරුම තමයි කාල දාපු දේ ගැන වදාල දෙපුම. මේ විසිනුරු දේශනාව මිහිදු මහරභතස් වහන්සේ ලංකාවට වැඩිම කරල, දේශනා කරපු දේශනාවන් අතර එකක්. මිහිදු මහා රහතන් වහන්සේ වැඩිම කරල මාසයක් ඇතුළත බුද්ධ දේශනා රාඛියක් කියා දීල තියනව. ඒ නිසා ම මාසයක් ඇතුළත සිංහල රහතන් වහන්සේලා 62 නමක් බිජ්‍ය ව්‍යුණා. රේගරට වස් කාලේ ආව. වස් කාලේදී වස් වසන්න රහතන් වහන්සේලා 68 නමක් හිටිය. ඉන්දියාවෙන් වැඩිම කළ රහතන් වහන්සේලා 06 නමක් සමග.

වැවේ අමුණු ගැන කථා කළා මිසක් ධර්මය කිවිවේ නෑ.

මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩිම කරල ලාංකිකයින්ට මෙවැනි දේශනාවල දේශනා කළා කියල ඔබ කළින් අහල තියනව ද? අපි හැමදා ම එක ම එකක් කියා ගෙන ගියා. මොකක් ද වුල හත්තීපදෝපම සූත්‍රය දේශනා කළා. අපට සංස්කෘතියක් ලැබුණ, අපට සහාත්වයක් ලැබුණ, වැවේ අමුණු හැදුන කිය කියා ගියා මිසක් මෙවිවර පිරිසක් ධර්මය අහල සංසාර දුකින් මිදුන කියා ගෙන ගියේ නැහැ.



ඉතින් අපි අද ඉගෙන ගන්නේ මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩීම කරලු දේශනා කරපු සුවිශේෂ දේශනාවක්.

මායාවක්වන් වික්‍රේත්‍යාණයේ පැවත්ම ගැන යි.

මේ දේශනාව බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සේල්ලා ම සැවැත් නුවර දී වදාලේ. වික්‍රේත්‍යාණයක් පාවතින්හේ කොහොම දී රෝපයේ බිසැගෙන, වේදනාවේ බිසැගෙන, සංජුවේ බිසැගෙන, සංස්කාරයේ බිසැගෙන, ආකාවත් පෝෂණය වෙවි තමයි මේ පාව උපාදානස්කන්ධය තුළ වික්‍රේත්‍යාණයේ තියාකාරත්වය තියෙන්නේ. ඒ තිසා වෙවිව දේ තමයි අද අපි දේශනාවන් ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා “පින්වත් මහණෙනි, මේ ලෝකයේ යමෙකුට තම තමන්ගේ අතිත ජීවිත සිහි කරන්න පුළුවන් අය ඉන්නව. (සමහර ස්වාමීන් වහන්සේල ඉදල තියනව කළුප ගණන් ආපස්සට බලන්න පුළුවන් අය.) ඉතින් යම් කිසි කෙනෙක් අතිත ජීවිත සිහි කළාත් ඒ කියන්නේ පූඛ්‍යවීතිවාස ද්‍රාණයෙන් ආපස්සට සිහි කරදි එයාට සිහි කරන්න තියෙන්නේ පාව උපාදානස්කන්ධයක් ම යි” කියල උන්වහන්සේ වදාලා.

මතක් කර කර ලුන්න තියෙන්නේ පාව උපාදාන ස්කන්ධ ගැන ම යි.

මොකද එයාට සිහි කරන්න තියෙන්නේ එක්කො රුපයක් ගැන, එක්කො විදිමක් ගැන, එක්කො සංඡාවක් ගැන, එක්කො සංස්කාරයක් ගැන, එක්කො වික්‍රේත්‍යාණයක් ගැන එක්කො පාව උපාදාන ස්කන්ධය ම ගැන එහෙමත් නැත්තම් පාව උපාදාන ස්කන්ධයෙන් එකක් දෙකක් ගැන. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථා වලදී ඒ විදිහට අතිත ජීවිත සිහි කරල සංසාරෙන් තිදිහස් වෙන්න උදව් කරල තියෙනව.

වින්ද දුක මතක නම් මෙහෙම ලුන්නේ නඟ.

එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේලා 30 නමක් බුදුරජාණන් වහන්සේ ව බැහැ දකින්නට පැමිණුනා. ඒ ස්වාමීන් වහන්සේලා 30 නම ම ආරණ්‍යවලයි වාසය කළේ. පාංඡකුල සිවුරු තමයි පෙරෙවිටේ. පිණ්චාතෙන් ජීවත් වුනේ. ඉතින් අපට ඒ

දේශනාව දිහා බලපුවහම පේනව උන්වහන්සේලා ඔක්කොටෝම පුව්වන්කම තිබෙනව ප්‍රඩිබේතිවාස කූඛාණයෙන් පෙර ජ්විත බලන්න. මෙක සඳහන් වෙන්නේ සංගුර්ත්ත නිකායේ තියෙමත්ත කියන සූත්‍ර දේශනාවේ.

බුදුරජාණන් වහන්සේලා එදා කල්පනා කළා “මේ හිකුෂුන් වහන්සේලා වාචි වෙලා ඉන්න තැන දී ම අරහත් වන ආකාරයට මම ජ්විතය ගැන කියල දෙන්න මිනි” කියල.

පෙරම් පුරාගෙන සංසාර යම් ද විදුවන්න

උන්වහන්සේ වදාලා “පින්වත් මහණෙනි, දන් ඔබ ආපස්සට බලන්න ඔබේ ජ්විතය දිහා. ගෙවා ගෙන ආපු සංසාර ඔබේ ජ්විතයට වෙවිව දේ. ඔබ තුකුල්පු වෙලා කී වතාවක් මැරැමි කැවද? ඒ අවස්ථාවල ගලා ගෙන හියපු ලේ කොතරම් ද? කියල හිතන්න” කිව. ඒ හිකුෂුන් වහන්සේලා එක පාරට ම බැඳුව තමන්ග ජ්විත දිහා. රීට පස්සේ බුදු රජාණන් වහන්සේ වදාලා “මහණෙනි, ඔබ මේ ගෙවා ගෙන ආපු සංසාරදී හරක් වෙලා මැරැමි කාපු වාර සිහි කරන්න. ඒ කාලේදී ගලා ගෙන හියපු ලේ කොයි තරම් ප්‍රමාණයක් ද” කියල බලන්න කිවිව.

මෙකෙක තේරුම තමයි සමහර විට හරකෙක් ම වෙලා ආත්ම භාව සියය, පන්සියය මැරැමි කනව. මේ ජ්විතේ හරකෙක් වෙලා මැරැමි කනව, රී ලැග ජ්විතෙක් හරකෙක් වෙලා මැරැමි කනව මේ වගේ මැරි මැරි යන සංසාර ගමනක් තමයි තියෙන්නේ.

මේ සසර ද අපි පතන්නේ ?

රීලගට බුදුරජාණන් වහන්සේ වදාලා “පින්වත් මහණෙනි, ඔබ හොරු වෙලා හොරකම් කරන්න ගිහිල්ල මැරැමි කද්ද ගලාගෙන ගිය ලේ සිහි කරන්න” කිවිව. මෙහෙම සිහි කරල බුදුරජාණන් වහන්සේ අහනව “මේ ගෙවා ගෙන ආපු සංසාරදී ලේකෙ තුළ විතරක් ඉපදිලා හොරු වෙලා, දූෂකයේ වෙලා, රජවරුන්ට අඩුවෙලා දඩුවම් කරන්නට බෙල්ල කපල දාපු අවස්ථාවල් ඔබන් ගලා ගෙන ගිය රැඹිරය ප්‍රමාණය ද වැඩි? මහා සාගරයේ ජලය ද?” කියල හිකුෂුන් වහන්සේලා ගෙන් විමසුව. හිකුෂුන් වහන්සේලා පිළිතුරු

දුන්නා “භාග්‍යවතුන් වහන්ස, අපි මේ ගෙවා ගෙන ආපු සංසාරදී හොරු වෙලා දුෂ්කයෝ වෙලා රූපරැත්ත් අනුවෙලා දැඩිවම් කරන්ට බෙල්ල කපල දාපු අවස්ථාවල ගලා ගෙන ගිය ලේ මේ මහා සාගරේ ජලයේ ප්‍රමාණයටත් වඩා වැඩියි” කියල.

දුක අවබෝධ වෙනකම් අපි සසරෙ...

ඊට පස්ස බුදුරජාණන් වහන්සය ව්‍යාපා “පින්වත් මහණෙනි ඔබ රුපය අවබෝධ කලේ නැහැ. ඒකයි මෙව්වර දීර්ස සංසාර ගමනක් එන්න සිද්ධ වුතේ. ඔබ විදිම අවබෝධ කලේ නැහැ. සංයුත, සංස්කාර, විශ්වාසය අවබෝධ කලේ නැහැ. මේ පංච උපාදානස්කන්ධය ඔබ අවබෝධ කරන්න. එතකාට ඔබ දුකින් තිදහස් වෙනවා” කියල. ඒ ස්වාමීන් වහන්සේලා 30 නම ම රුප, වේදනා, සංයුත, සංඛාර, විශ්වාසාන කියන මේ පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරල ඒ මොහොතේ ම සියලු ම කෙළෙපුන් ගෙන් තිදහස් වුණා.

අතීතය කියල සිහි කරන්නේ දුක ම තමයි.

දුන් කෙනෙකුට අතීතය ගැන සිහි කරන්න තියෙන්නේ ‘මම මෙහෙම කෙනෙක් වෙලා හිටිය’ කියල යි. එතකාට එයාට සිහි කරන්න තියෙන්න රුපයක් ගැන. එක්කා එයා සිහි කරනව ‘අතීත මට මේ මේ වගේ සැපදුක් ලැබුණු’ කියල. එතකාට සිහි කරන්නේ විදිමක් ගැන යි. ‘මට ඒ කාලේ මෙන්න මේ වගේ හඳුනා ගැනීමක් තමයි තිබුණේ.’ එයා එතකාට සිහි කරන්න සංයුතක් ගැන. ‘ඒ කාලේ මම මේ වගේ දේවල් තමයි කිවිවේ, කලේ, මම මේ වගේ දේවල් තමයි හිතුවේ.’ එතකාට සිහි කරන්න සංස්කාරයක් ගැන. ‘අතීත මං මේ මේ වගේ දේවල් තමයි දාන ගත්තේ’ කියල කල්පනා කරන කාට එයා සිහි කරන්න විශ්වාසයක් ගැන. මේව තමයි සිහි කරන්න තියෙන්නේ.

පෙණාපිඩික්වන් හරයක් නැති රුපය...

ර් ලගට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය විස්තර වශයෙන් දේශනා කරනව. “පින්වත් මහණෙනි, මොකද මේ සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දේව රුපය කියන්නේ” කියල.

(රුප්පතිනි බෝ හික්බලේ තස්මා රුපත්ති ව්‍යවච්ච) නැසී වැනසී යන නිසයි සතර මහා ධාතුන් ගෙන් හට ගත්තු දේ ට රුපය කියල කියන්නේ.

එහෙම මේ කෙසේ, ලොම්, නිය, දත් ආදි සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දේ ට රුපය කියල කියන්නේ නැසී වැනසී යන නිසයි. සිතලෙන් නැසී වැනසී යනව. උණුසුමෙන් නැසී වැනසී යනව. වතුරෙන් නැසී වැනසී යනව. හින්නෙන් නැසී වැනසී යනව. පිපාසයෙන්, බඩින්නෙන් නැසී වැනසී යනව. රළුගට තොයෙක් ලෙඩි රෝග හැඳිමෙන් නැසී වැනසී යනව. සමහර විට සතුන්ගෙන් පහර කාල නැසී වැනසී යනව. අතුරුවලට හාජනය වෙලත් නැසී වැනසී යනව. මේ විදිහට තොයෙක් හේතුන් නිසා නැසී වැනසී යන නිසා සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දේ ට කියනව රුපය කියල.

මමන් නැසෙනව

එහෙම නම් දුන් අපි මම කියල හිතා ගෙන ඉන්න රුපය කුමක් ද? නැසී වැනසී යන දෙයක්. රුපය කියන්නේ නැසී වැනසී යන දේ ය සි. නැසී වැනසී යන දෙය නැසී වැනසී යන දෙයක් හැරියට ම දකින්නේ නැතුව අපි දුක්කේ කොහොමද? මම, මාගේ, මාගේ ආත්මය කියල සි දුක්කේ. ඒ නිසා අපි හැම තිස්සේම මම කියන අදහස තුළ ම පිහිටු ආරක්ෂාවක් හොයන්න පටන් ගත්ත. බුදුරජාණන් වහන්සේලා විතර සි කෙළෙස් වලින් ආරක්ෂාවක් හොයන්නේ නැත්තේ. (උපදීමු තාත්‍යං හ කරෝත්ති බුද්ධී) අපි එහෙම තෙමෙයි. අපි ආරක්ෂාවක් හොයන්න කෙළෙස් තුළ ම සි. අපි දුවනවා, යාතිකා කරනවා, හැංගෙනවා මේ මොකද? නැසී වැනසී යන දේ තුළ ආරක්ෂාවක් හොයනව. අන්න ඒ නිසා රුපය අවබෝධ කරගන්න කියනව.

දිය බූබුලක්වන් වේදනාව දුකට සි අයිති.

ර් එක තමයි වේදනාව. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මෙකට වේදනාව කියන්නේ කියල. (වේදයතිනි බෝ හික්බලේ තස්මා වේදනාති ව්‍යවච්ච) විදිනවා, විදිනවා කියන අර්ථයන් තමයි



වේදනාව කියන්නේ. එතකොට වේදනාව කියන්නේ විදිනවා කියන අර්ථයෙන් මොනව ද විදින්නේ? දුක් විදිනවා, සැප විදිනවා, දුක්සැප රහිත බවක් විදිනව. ඒ නිසා තමයි වේදනාව කියන්නේ. එතකොට සැප විදින වෙලාවට දුක් කියනව ද? නැහැ. උපේක්ෂාව තියෙනවද? නැහැ. උපේක්ෂාව විදින වෙලාවට සැප තියෙනව ද? නැහැ. උපේක්ෂාව විදින වෙනව ද? නැහැ. එහෙම නම් වේදනාව කියන එක නිරන්තරයෙන් වෙනස් වෙනව. එතකොට විදිනව කියන අර්ථයනුයි වේදනාව කියන්නේ.

ස්පර්ශය නිසය මේ ඔක්කොම...

එතකොට මේ වේදනාව වෙනස් වෙන්නේ කුමක් වෙනස් වීමෙන් ද? ස්පර්ශය වෙනස් වීමෙන්. සැප සහගත ස්පර්ශයක් ආවහම සැප වේදනාව හට ගන්නව. සැප සහගත ස්පර්ශය නැති උනාම සැප වේදනාව නැති වෙනව. දුක් සහගත ස්පර්ශයක් හට ගත්තහම දුක් වේදනාව ඇති වෙනව. දුක් සහගත ස්පර්ශය නැති උනාම දුක් වේදනාව නැති වෙනව. උපේක්ෂා සහගත ස්පර්ශයක් ඇති උනාම උපේක්ෂා වේදනාව ඇති වෙනව. උපේක්ෂා සහගත ස්පර්ශය නැති උනාම උපේක්ෂා වේදනාව නැති වෙනව. ඒ නිසය බුදුරජාණන් වහන්සේ අපට වදාලේ සැප වේදනාව දුකක් හැටියට ද්‍රිඩ්‍රින්න කියල. දුක් වේදනාව උලක් වශයෙන් ද්‍රිඩ්‍රින්න කියල. උපේක්ෂා වේදනාව අනිත්‍යය සි කියල ද්‍රිඩ්‍රින්න කියල. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලේ අපි මේකට අඩුවෙන නිසා.

සැප ලබන සිහිනය...

සැපය කියන එක තමයි අඟේ සිහිනය. අපි ඒ සිහිනය සැබැං කර ගන්න තමයි හැම දා මහන්සි වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා අපට වෙනස් වෙන ලෝකේ අල්ලගෙන නම් සැපක් කරා යන්න වෙන්නේ නැහැ. සැපක් කරා යන්න නම් එයා අර්ය අඡ්‍යාගික මාර්ගය ම සි අනුගමනය කරන්න තියෙන්නේ. ඒ කෙනාට විතරය සැපක් කරා යන්න පූජාවන් වෙන්නේ. ආර්ය අඡ්‍යාගික මාර්ගය අනුගමනය කළාත් එයා ස්ථීර සාර සැපයක් කරා යනව.

දුකු නැති තැන සැප මිස වෙන කිම.

බුදුරජාණන් වහන්සේ දුකු හැටියට වදාලේ රුප, වේදනා, සංඝා, සංඛාර, විශ්වැක්ෂාණය කියන පංච උපාදන ස්කන්ධය සි. එහෙම නම් සැප කියන්නේ මේව නැති එක. ඉතින් ඒවා නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනි. අවිද්‍යාව නැති වෙන්න නම් වතුරාරය සත්‍යය අවබෝධ වෙන්න ඕනි. වතුරාරය සත්‍යය අවබෝධ වෙන්න නම් ආරය අෂ්ට්‍යාංගික මාර්ගය ම දියුණු කරන්න ඕනි.

මිරගුවක් වන් සංඝාව

රීලගට බුදුරජාණන් වහන්සේ වදාලා සංඝාව ගැන (සක්සේප්පාතිනි බේ හික්බෙවේ තස්මා සක්සේජාති වුව්වති) හදුන ගන්නවා කියන අරථයෙනුයි සංඝාව කියල කියන්නේ. කුමන අරථයෙන් ද? හදුන ගන්නවා කියන අරථයෙන්. මොනව ද අපි හදුන ගන්නේ? රුප හදුන ගන්නවා. ගැඩ හදුන ගන්නවා. ගඳ - සුවද හදුන ගන්නවා. අරමුණු හදුන ගන්නවා. මේ නීසා තමයි සංඝාව කියන්නේ. මේකේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නල දිල තියෙනව අපිට තේරුම් ගන්න පහසුවට මේ විදිහට. ඒ කියන්නේ අපි නිල්පාට හදුන ගන්නව. කහපාට හදුන ගන්නව. රත්පාට හදුන ගන්නව. සුදුපාට හදුන ගන්නව. මෙන්න මේ විදිහට තමයි අපි යමක් හදුන ගන්නේ කියල.

මිල දන්නවා සංඝාව කුමක් වගේ ද කියල. මිරගුවක් වගේ. ඇත්ත වගේ ජේන ඇත්ත නො වන දෙයක්. බලාගෙන ඉන්නකොට ජේන්න ඇත්තක් ම සි කියල. නමුත් අන්තිමේ දී බලන කොට එහෙම දෙයක් නැහැ.

අවබෝධයකින් තොර ව තස්තීමන් වෙල මැරෙන්න බිජාර.

අපේ මුළු ජ්විතේ ම මිරගුවකට අපුවුණා වගේ තමයි. කවඩාවත් අපට මේක අවබෝධ කරන්නේ නැතුව ජ්විතය තස්තීමන් වෙලා මැරෙනවා කියන එක නම් සිද්ධ වෙන්නේ නැ. අවබෝධ



ව්‍යුත්තාත් විතර යි. අපට තාප්තීමත් වෙලා මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ. එහෙම නැතිව බැ.

කොසෝල් ගසක්වන් සංස්කාර

බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සංස්කාර ගැන විශේෂ එකක් විස්තර කරනව. මුළු බුද්ධ දේශනාව ම මෙතන විතරයි මේ විදිහට සංස්කාර ගැන තෝරු තියෙන්නේ. සංස්කාර විස්තර කරනවා “පින්වත් මහගෙනති, සංස්කාර කියන්නේ ඇයි? (සංඛතං අහිස්සංඛලෝත්තීති හික්බවේ තස්මා සංඛාරාති වුව්වහ්ති) සංඛතය අහිස්සංස්කරණය කරන තිසා සංස්කාර කියල කියනව. අපි දැන් එක තෝර ගනිමු. සංඛත කියන්නේ මොනවට ද? හේතු - එල දහමින් හටගත්තු දේට ය. දන් රුපය සංඛතයක් ද නැදේද? සංඛතයක්. ඇයි එකට සංඛතයක් කියල කියන්නේ? එක හේතුවේ දහමින් හට ගත්තු තිසා. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු රුපයක තියෙනව සංඛතයක ලක්ෂණ. මොනවද ඒ? හට ගැනීමක් ජේනවා. වැනසීමක් පේනවා. පවතින කාලය තුළ වෙනස් වෙමින් පැවතිමක් පේනවා. එතකාට හට ගැනීමක් පේන වැනසීමක් පේන පවතින දේ තුළ වෙනස් වීමක් පේන දේ සංඛතයක්. රුපය තුළ ඒ ලක්ෂණ තියෙනවා. එහෙම නම් විදිමත් සංඛතයක්. සංඡාව තුළත් ඒ ලක්ෂණ තියෙනවා. එහෙම නම් සංඡාවක් සංඛතයක් සංස්කාර තුළත් ඒ ලක්ෂණ තියෙනවා. එහෙම නම් සංඡාවක් සංඛතයක් සංස්කාර තුළත් ඒ ලක්ෂණ තියෙනවා. එහෙම නම් සංස්කාරත් සංඛතයක්. විස්තරය තුළත් ඒ ලක්ෂණ තියෙනවා. එහෙම නම් සංස්කාර පේනවා. වැනසීමක් පේනවා. ඒ තිසා විස්තරය සංඛතයක්.

මෙවිව නමය මතක තියාගන්න ඕනි.

පූජාවන් නම් මෙක පාලියෙන් මතක තියා ගන්න.

01. උප්පාල් පක්ෂුක්ෂායති - හට ගැනීමක් පේනව.
02. වයෝ පක්ෂුක්ෂායති - වැනසීමක් පේනව.
03. ඩිතස්ස අක්ෂුක්ෂාතත්රීං පක්ෂුක්ෂායති - පවතින දේ තුළ වෙනස්වීමක් පේනව.

මේ ලක්ෂණ තුන තමයි මේ ලෝකෙක හේතු එල දහමින් හට ගත්ත දේ තුළ තිබෙන්නේ. එහෙම නම් සංඛ්‍යා කියල කියන්නේ රුප, වේදනා, සංයු, සංඛාර, විස්කේස්ඩාණ කියන පහ යි. අහිස්ස්කරණය කරනව කියල කියන්නේ රුපය විසින් ආයෙමත් රුපයක් ම හදල දෙනවා. විදිම විසින් ආයෙමත් විදිමක් ම හදල දෙනවා. සංයුව විසින් ආයෙමත් සංයුවක් ම හදල දෙනවා. සංස්කාර විසින් ආයෙමත් සංස්කාර ම හදල දෙනවා. විස්කේස්ඩාණය විසින් කරන්නෙන් ආයෙමත් විස්කේස්ඩාණයක් ම හදල දෙන එක යි.

කර්මය හැදෙන්නේ මෙහෙම යි ...

බූදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනවා රුපය රුපයක් වීම පිණිස සංඛ්‍යා සකස් වීම නිසා සංඛාර කියනව. වේදනාව වේදනාවක් වීම පිණිස සංඛ්‍යා සකස් වන නිසා සංඛාර කියනවා. සංයුව සංයුවක් පිණිස සංඛ්‍යා විශේෂයෙන් සකස් වන නිසා සංඛාර කියනවා. සංඛාර සංඛාර පිණිස ම සංඛ්‍යා විශේෂයෙන් සකස් වීම නිසා සංඛාර කියනවා. විස්කේස්ඩාණය විස්කේස්ඩාණය පිණිස ම සංඛ්‍යා විශේෂයෙන් සකස් වන නිසා සංඛාර කියනවා.

දැන් බලන්න ස්පර්ශයෙන් හටගන්න වේතනාවක් මූල් කර ගෙන යමක් කරන කොට මොකක් ද හැදෙන්නේ? කර්මයක් හැදෙනව. එතකොට ඒ කර්මය විසින් මොකක් ද අපට ලබා දෙන්නේ? ඒ කර්මය විසින් ආයෙමත් රුපයක්, වේදනාවක්, සංයුවක්, සංස්කාරයක්, විස්කේස්ඩාණයක් තමයි සකස් කරල දෙන්නේ. මේ ක්‍රියාකාරීන්වය සිද්ධ වෙන්නේ පරිවිච සමූහ්පාදයට අනුව. පරිවිචමුජ්පාදයෙන් බැහැර ව තෙමෙයි.

කුමති වුණුන් නැතුන් කර්ම සකස් වෙනවා ...

අපි ඔක්කොම මොකද කරන්නේ? සංඛ්‍යා අහිස්ස්කරණය කර කර තමයි අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් ආයෙමත් ඉන්නේ පංච උපාදාන ස්කන්ධයක් ලැබෙන වැඩ පිළිවෙළක් කර කර ම යි. ඒ වැඩපිළිවෙළ නවත්වල තෙමෙයි.

අදි ඉතින් මනෝ ලෝකෙක ඉන්නව. හිතට හිතෙන දේවල් ගගක් ගලනවා වගේ ඔහේ ගලනවා. සිතුවිලි ගලනවා ඉවරයක්



නැහැ. සිතුව්ලී එන එකේ සීමාවක් පේනව දී? හිතන එකේ සීමාවක් පේනවදී? සීමාවක් පේන්නෙන නැහැ. වවනයේ සීමාවක් පේන්නෙන නැ. කයත් එහෙම ම යි. මේ ඔක්කොම හැඳිල තියෙන්නෙන සංඛ්‍යය අභිසංස්කරණය කර කර ඉස්සරහට යන්න. අන්න ඒක තිසයි සංඛ්‍යාර කියල කියන්නෙන. එතකොට වෙතනාවක් පහළ කරල යම්කිසි දෙයක් කළාම හැදෙන්නෙන පංච උපාදානස්කන්ධයක් ම යි. එහෙම වෙන්න හේතුව තමයි වෙතනාව තුළ අවිද්‍යා සහගත වැඩිපිළිවෙලක් තිබේ.

මායාකරුවෙකුවන් වික්ද්‍යාණය හඳුනා ගනීමු.

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා වික්ද්‍යාණය කියන්නෙන මොකක්ද කියල (විජාහාතීති බෝ හික්බවේ තස්මා වික්ද්‍යාණයන්ති ව්‍යවති) “පින්වත් මහණෙනි, වික්ද්‍යාණය කියල කියන්නෙන වියෙශයෙන් දැනගන්නවා කියන අරථයෙනුයි. කොතනද ඒ වියෙශයෙන් දැනගැනීම ඇතිවෙන්නේ? ඇසේ ඇතිවෙනවා. එතකොට රුප පේනවා. කණේ ඇතිවෙනවා. එතකොට ගද සූවද දැනෙනවා. දිවේ ඇති වෙනවා. එතකොට රස දැනෙනවා. කයේ ඇතිවෙනවා. එතකොට පහස දැනෙනවා. මනසේ ඇති වෙනවා. එතකොට අරමුණු දැනෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේක තෝරල දෙන්න කොවිවර මහන්සි අරගෙනද කියල. උත්වහන්සේ ඒ ගැන විස්තර කරනවා ඇමුලත් දැනගන්නව, ඇමුල කියලා. තිත්තත් දැනගන්නවා තිත්තයි කියලා. කටුක බවත් දැනගන්නවා කටුකයි කියලා. පැණි රසයත් දැනගන්නවා පැණිරසයි කියලා. කහට රහත් දැනගන්නවා කහට රසයි කියලා. මේ දැනගැනීම සම්පූර්ණයෙන් ම තියෙන්නෙ කුමක් මත ද? වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය මත. එතකොට වික්ද්‍යාණයෙන් තමයි දිව යි, රසය යි, වික්ද්‍යාණය යි එකතු වුණාම දිවට දැනෙන රසය වෙනස්කම් දැනගන්නේ.

පෘථිග්පනයන්ට මේවා තේරුමීගන්න බිජාර.

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය අල්ලගන්නෙන කවුද කියල. කවුද මේ ධර්මය අල්ලන්නේ? අන්ධබාල පෘථිග්පනයා ද? ගුත්තවත් ආර්ය ග්‍රාවකයා ද? ගුත්තවත් ආර්ය ග්‍රාවකයා

තමයි මේ ධර්මය අල්ලන්නේ. තුවනු තියන සඳ්ධර්මය ගුවණය කරපු ආර්ය ග්‍රාවකයා කළුපනා කරන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා.

ලේකි කිරීමක් නොමෙයි කාල ප්‍රතින්හා.

ගැනවත් ආර්ය ග්‍රාවකයා කළුපනා කරනවා මේ ජ්විතයේ දී රුපය විසින් දැන් මාව කාල දානවා කියල. (ඒ විදිහට අපිටත් හිතන්න කියල උන්වහන්සේ කියනව.) කොහොම ද රුපය විසින් කාලදාන්නේ. ඇහේ රෝග හැදෙනවා. නාහේ රෝග හැදෙනවා. කමෙන් රෝග හැදෙනවා. කමේ රෝග හැදෙනවා. පිත කිපිමෙන් රෝග හැදෙනවා. සෙම කිපිමෙන් රෝග හැදෙනවා. වාතය කිපිමෙන් රෝග හැදෙනවා. නොයෙක් උපකුම්වලින් රෝග හැදෙනවා. කර්ම විපාක වගයෙනුත් රෝග හැදෙනවා. ඒ විතරක් නොමෙයි පාරිසරික හේතු වලිනුත් රෝග හැදෙනවා. දේශගුණය වෙනස් වීමෙන් රෝග හැදෙනවා. මේ හැම වෙලාවක ම හිතන්න කියනවා රුපය විසින් මාව කාල දමනවා කියල. දැන් මේ ජ්විතේ දී රුපය විසින් මාව කාල දානවා. මේ විදිහට ම දි අතිත ජ්විතයේදීත් රුපය විසින් මාව කාල දුම්මෙ කියල හිතන්න කියනවා.

අවබෝධ කරනකම් මේ දුක් විදින්න වෙනවා.

දැන් බලන්න ලෙඩ රෝග හැදෙන එකේ සීමාවක් නැහැ. කෙමෙන් කෙමෙන් වයසට යනවා. අන්තිමට දිරු ගිහිල්ල මැරිල යනවා. දැන් අපි මේ ජ්විතේ දී කළුපනා කරල බැලුවාත් එහෙම මේ ජ්වත් වන සුළු කාලදී කොයි තරම් නම් කායික මානසික දුක් දොම්නස් ප්‍රමාණයක් විදුල තියෙනව ද? ඇත්තට ම කෙනෙකුට ජ්විතය ගැන කළකිරෙනව නම් බාහිර ලෝකේ ගැන හිතන්න ඕන නැහැ. තමන් දිනා බලාගත්තහම ඇති. අපි කාගෙත් ජ්විත තුළ කළකිරෙන්න ඕන කාරණාවල් ඕන තරම් තියනව. නමුත් හිතේ ස්වභාවය තමයි හැම නිස්සේ ම ඒක අමතක කරල අවශ්‍යතාවල් ගොඩ නගන එක. අවබෝධ කිරීමක් ගැන හිතන්නේ නැහැ. ධර්මය අවබෝධ කිරීම පැත්තකින් තියනවා. මේ මිනිසුන්ගේ අවශ්‍යතාවල් කොවිචර ද කියනව නම් මේ මහපොලව ම පොතක් කරල අපි කිවිවාත් එහෙම අවශ්‍යතාවල් ලියන්න කියල මේ මහ පොලව මදි. එවිචරට අවශ්‍යතාවල් තියනව.

මෙහෙම හිතුවොත් වරුණින්හේ නැහැ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට හිතන්න කියල. අතීතයේ මගේ ජ්‍යෙෂ්ඨය මේ රුපය විසින් කාල දැමීමෙන් වර්තමානයේ මේ කාල දාන විදිහට ම යි. එහෙම නම් මම අනාගත රුපය පැතුවොත් අනාගත රුපය විසිනුත් මාව කාල දැමාවි වර්තමාන රුපය මාව කාල දාන විදිහට ම.

දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක කියනව ද අනාගතයේ පාරමී පුරාගෙන යම්ලේ කියල. නැහැ නේ ද? මේක උන්වහන්සේ විස්තර කළේ තමන්ට හිතන්න කියනව අනාගත රුපයක් පැතුවොත් වර්තමාන රුපය මාව කාල දාන විදිහට ම අනාගත රුපය විසිනුත් මාව කාල දැමාවි කියල.

අනාගතයේ ලැබෙන්නෙන් සතර මහා බාහුන් ගෙන් හඳුවිව රුප ම යි.

දැන් බලන්න අනාගතේ රුපයක් පැතුවොත් සතර මහා බාහුන්ගෙන් හට ගත්තු දෙයක් තමයි භමිබ වෙන්නේ. ඒ නිසා ගුෂ්චවත් අර්ථ ග්‍රාවකයා මෙහෙම හිතනවා. අතීතයේ යම් කිසි රුපයක් තිරුදේද වෙලා ගියා ද මට දැන් ඒක ඕන නැහැ කියල ඒක හිතින් අතහරින්න කියනව.

සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය කුමක් ද? වැඩිපුර හිත පිහිටන්නේ වර්තමානයද? එහෙම නැත්ත්නම් අතීත අරමුණු වල ද? අනාගතයේ ද? වැඩිපුර ම හිත පිහිටන්නේ අතීත අරමුණුවල. අපි දැකපු රුප. අහපු ගබද. නාසයෙන් ආසාය කරපු දේවල්. දිවෙන් රස විදුපු දේවල්. කයට පහස ලැබිව දේවල්. මේව ම තමයි වැඩිපුර හිතට එන්නේ. වැඩිපුර හිතට එන්නේ අනාගතයන් තෙමයි වර්තමානයන් තෙමයි.

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ අතීතය ගැන හිතන්න කියල. වර්තමානයේ මේ රුපය කාල දැමීමෙ යම් ආකාරයෙන්ද, අන්න ඒ විදිහට ම යි අතීතයෙන් සිද්ධ වුනේ. ඒ නිසා අතීතය මට ඕන නැහැ කියල අතීතය කෙරෙහි අමෙෂා රහිත වෙන්න කියනවා.

අවබෝධයෙන් කළකිරෙන ආය මූණ එල්ල ගන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ ර්‍යළතට වදාලා හිතන්න කියල අනාගතයක් මට එපා. අනාගත රුපය මම පතන්නෙන තැහැ. වර්තමාන රුපය අවබෝධ කිරීම පිණිස මම රුපය කෙරෙහි කළකිරීම ඇති කර ගන්නවා කියල හිතන්න තිබිව. ඒ මොකද? කළකිරුතොත් විතරයි අත අරින්නේ. කළකිරුතේ තැත්තම් අත හරින්නේ තැ. ඒ නිසා වර්තමාන රුපය ගැන කළකිරෙන්න කියනව. කොහොම ද එයා කළකිරෙන්නේ? රුපයේ ආදිනව දුකළ තමයි කළකිරෙන්නේ.

ආශ්චර්ය විතරක් දැකින නිසයි කළකිරෙන්නේ නැත්තේ.

අපි පුරුදු වුතේ රුපයේ ආශ්චර්ය විතරක් ලබන්න. රුපයේ තියෙන ආශ්චර්ය තමයි සැපය, සොම්බ්‍රිස, (රුපං පරිවිච උප්පජ්ජති යා සුඩං සේමනස්සං සේ රුපස්ස අස්සාදේ) එහෙනම් රුපය නිසා යම් සැපයක් සොමනසක් හටගන්නව නම් ඒක තමයි රුපයේ ආශ්චර්ය.

එතකොට රුපයේ ආදිනවය කියන්නේ. (යෝ රුපං අනිවිචං දුක්ංඩ විපරිණාම ධම්මං) ඒ රුපය ම අනිත්‍යය යි, දුක යි, වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි රුපයේ තියන ආදිනවය. බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙන්නේ මේ රුපය විසින් තමන්ව කාල්ඩානව කියල අදිනව පැත්ත බලන්න කියල. එහෙම ආදිනවය බලනකොට මොකද වෙන්නේ? (නිබ්බන්දති) අවබෝධයෙන් යුතුව කළකිරීම ඇති වෙනවා. (නිබ්බන්දං විර්ප්පති) - අවබෝධයෙන් යුක්තව කළකිරුණහම ඇලෙන්නේ තැ. (විරාග) විමුච්චති) ඇලෙන්නේ තැති වුණෙහම අතහැරල නිදහස් වෙනව. එහෙම නම් යම් ද්ව්‍යසක රුපය අතහැරයාත් අතහරින්නේ මේ රුපයේ තියෙන ඇත්ත තත්ත්වය යථාර්ථයෙන් ම දුකපු ද්ව්‍යසට.

පිරසිදු බුද දහමේ පාරම් කථාවල් නැහැ.

දුන් අපි මේ රුපය අතහැර ගන්න බැරිව දිරස සංසාර ගමනක් ඇවිල්ල තියෙන්නේ. දිරස කියන්නේ ගොඩාක් දිරස ගමනක් ඇවිල්ල තියෙන්නේ. නමුත් තාම ඉවරයක් තැහැ. ඉවර වෙන්නේ කවදට ද? අවබෝධයෙන් ම කළකිරීම ඇති වෙච්ච ද්ව්‍යසට.

අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ අතිතය අතහරින්න කියල. අනාගතයේ අපේක්ෂාව අතහරින්න කියල. වර්තමාන රුපය ගැන හිතල කළකිරේන්න කිවිව 'මේ වගේ රුපයක් නෙ මේ මම අල්ලගෙන ඉන්නේ' කියල. දැන් බලන්න මේක් තියනව ද කියල පාරමී පුරාගෙන සංසාරේ ජ්විතෙන් ජ්විතයට ගෙනියන්න කියල. දැන් මේ පින්වතුන් බොහෝ කාලයක් තිස්සේ ඉදන් බුද්ධ දේශනාවලට සවන් දිල ධර්මය ඉගෙන ගන්නව. එක දේශනාවකවත් පාරමී කථාවක් තිබූණ ද එක දේශනාවකවත් එහෙම එකක් තිබූණෙන නැහැ.

බුදුරජාණන් වහන්සේ වදාලේ අතිත රුපය අතහරින්න. අනාගත රුපය පතන්න එපා. වර්තමාන රුපය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමස විමසා බලන්න. එහෙම බලනකාට කළකිරීම ඇති වෙනවා. කළකිරුණහම රුපය කෙරෙහි ඇලෙන්නේ නැතුව යනවා. නො ඇල්ම ඇති වෙන කොට නිදහස් වෙනවා.

රුපය ගැන විතරක් නෙමෙයි බලන්නේ.

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ග්‍රාවකයා ඒ විදිහට ම විදිම ගැනත් බලනව කියල. බලන්නේ මෙහෙම යි. එයා හිතනවා මේ වේදනාව විසින් මාව කාල දානව කියල. දැන් අපිට වේදනාවක් දැනුනාහම කාලදානව කියල හිතෙන්නේ නැ නේ ද? වේදනාවට මුලා වෙලා මොකද කරන්නේ? අනේ අපට සැප ම යි ලැබෙන්න සිති කියල ඔන්න බාර වෙනවා. ඔන්න පූජා වට්ටි අරන් දේවාල ගානෙ දුවනව. ඇයි මේ දුවන්නේ? සැපක් ලැබිල සැප රදවගන්න. දුකක් එනකාට අනේ මේ දුක නම් මට එපා කියල සැප ඉල්ලගෙන දුවනවා. දුක්සැප උපේක්ෂා විසින් අපිට කාල දානවා කියල අපට හිතෙන්නේ නැ.

විදිම ගැන මෙහෙම යි හිතන්න යින.

බුදුරජාණන් වහන්සේ වදාල මෙහෙම හිතන්න කියල. මේ විදිම විසින් මාව කාල දානවා. අතිතයේ විදිම විසිනුන් මාව කාල දුම්මෙම මේ විදිහට ම යි.

බලන්න එතකොට අපි රජ වෙලා ඉන්න ඇති. රජ වෙලා ඉදු රජවරුන් ගෙන් මැරුම් කන්න ඇති. සංසාර අනන්තවත් වහ කාල මැරෙන්න ඇති. සත්ත්‍ය වෙලා ම කොච්චිවර මැරෙන්න ඇදේද. ඒ හැම අවස්ථාවකදී ම විදිම විසින් අපිව කාල දුම්මා. මේ ජීවිතේ ගත්තත් එච්චිවර තමයි. වේදනාව විසින් අප ව කාල දානවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ වදාල තමන් තමන් ගැන ම හිතන්න කියල. නුඩිට අතිනෙ වුණෙන් මේක ම තමයි. නුඩි අනාගතය පතන්න හියෝත් අනාගතයේ විදිමත් මේ වර්තමානයේ කාල දානවා වගේ ම නුඩිව කාල දුමාවේ කියල හිතන්න කිවිවා.

පිටව පෙන්නන්නේ වෙස් මූණක්

දුන් අපේ ජීවිතය ගත්තොත් හැම තිස්සේම අපි ඇත්ත වසන් කර ගෙන ඉන්න බලන්නේ. අපි හැම තිස්සේ ම කරන්නේ ඇත්ත හංගල ලෝකේට වෙන ම විතුයක් පෙන්වනව.

මම පසුගිය ද්‍රවස්ච්චල ධරුම ප්‍රවාරයට ඕමාන් රටට හියා. එහෙ හරිම රස්නෙයි. එලිය ඉන්නම බැහැ. අපේ ලංකාවේ අය අපේ සහෝදර සහෝදරයන් ඉතින් ගිහිල්ල ගිනි රස්නෙ පාරවල් හදනව. පිරිමි අය පාරවල් වල වැඩි. පිවිවෙන අව්චක් තියෙන්නේ. කාන්තාවන් ගත්තත් ගිනි මද්දහනෙ ගෙවල්වල මිදුල හදනවා. ගස්ච්චලට වතුර දානවා. ඉතින් මම කල්පනා කළා 'අනේ' මේ අය මේ රස්සාවල් කරන්න ඇවිල්ල විදින දුක් කියල. දුක් විදුල විදුල ලංකාවට එනකොට කොහොම ද එන්නේ? මහා දිව්‍ය ලෝකේකින් බහිනව වගේ. මෙහෙ ඉන්න මිනිස්සුන්ටත් ජේන්නේ අන්න රට ගිහින් එනව ලස්සන වෙලා කියල.

අයයි මෙහෙම මූලා කරන්නේ?

මම දුක්ක එයාර පෙය්ට එකේදී එක කාන්තාවක් එයාර්පෙය්ට එකෙන් එලියට එන හරියෙදී මාල කීපයක් බෙල්ලෙන් උඩිට ඇදුල අරගෙන පේන්න ඉස්සරහට දා ගත්තව. ඉතින් මේ අය අරාලි රටවල් වල ගෙවල් වල වැඩිකාරකමට ගිහිල්ල දුක් විදුල දුක් විදුලයි එන්නේ. මේව දුක්කහම බලන අයට මොකද හිතෙන්නේ? අනේ මටත් රට යන්න තියෙනව නම් කියල හිතෙනව. නමුත් හියාට පස්සේ විදින්න තියෙන්න අපා දුක්.

අවබෝධ වෙනකම් ම විදීමට මූලා වෙනවා.

නමුත් මේ කිසි කෙනෙකුට හිතෙන්තෙන නැහැ වේදනාව විසින් මේ ජීවිතය කාලදානව තේ ද කියල. හිතෙන්තෙන නැංහිතන්න අවස්ථාවකත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තුවනීන් කළුපනා කරන්න කිවිවා. මම අනාගතේ විදීම පැතුවොත් ඒ විදීම විසිනුත් මාව මේ විදිහට ම කාල දමාවි. ඒ නිසා මට අතිත විදීම ඕනෑත් නැහැ. මම අතිත වින්දනය සම්පූර්ණයෙන් ම අත භරිනව. අනාගත විදීමක් මට ඕනෑත් නැහැ. වර්තමාන විදීම කෙරෙහි මම කළකිරීම ඇතිකර ගන්නවා කියල.

මෝඩ කළකිරීම වැඩක් නැහැ.

කළකිරීන්න ඕන අවබෝධයෙන්ම යි. කළකිරීන එක තරම් අමාරු එකක් මම හිතන්තෙන නැ ලෝකේ තවත් තියනවා කියල. අවබෝධයෙන් කළකිරීනවා කියන එක කෘතිම විදිහට ගොඩනගා ගන්න බැහැ. දැන් අපි දන්නව අපට විත්ත පිඩාවල් එනව. නොයෙක් වේදනාවල් එනවා. සමහර විට වේදනාවල් ඉවසගන්න බැරිව බිත්තියේ ඔවුන් ගහගන්නවා. කොණ්ඩේ කඩාගෙන බිමට පාත්වෙලා ඔවුන් අත් දෙකෙන් ගහගන්නවා. සමහර වේදනාවල් ගැන හිතපුවහම පිස්සු භැදෙයි ද කියලත් හිතෙනවා. කියල සමහරු කියනව. එහෙම සිදුවීම් අපේ ජීවිත වලට සිද්ධ වෙලා නැද්ද? එහෙම වුණාට බය වෙන්න එපා ලේසියෙන් කළකිරීන්තෙන නම් නැහැ. ඒ වේදනාව වික කාලෙකින් නැතුව ගියහම ආයෝග ලෝකේ ඕන වෙනව.

එහෙම නැතුව කළකිරීන්න නම් යථාභ්‍යත ඇුනයක් ම අවශ්‍ය වෙනව. යථාභ්‍යත ඇුනයකින් තොර ව ඇතිවෙන කළකිරීම කළකිරීමක් නොවෙයි. එක නිකම් මායාවක්. වෙලාවකට කළකිරීනවා, වෙලාවකට ඕන වෙනව.

සෙනශට ජීවීන්න අඩුන්න එහා!

මට මේ පැහැදි අදුරන කෙනෙක් කිවිව ඒ ගොල්ලන්ගේ මළ ගෙදරකදී ඒ මැරුණ කෙනාගේ තොරා මිනිය පැහැද වෙලා එන

අයත් එක්ක කිය කියා අඩනවා. අඩල අඩල මේ නොන පිටිපස්සට හිහිල්ල අනිත් කටටිය එක්ක හිනා වෙවි කකා බැවි ඉන්නවා. කටුරුගැරී ආවහම ආය දුවගෙන හිහිල්ල මිනිය උගාට වෙලා “අනේ කතා කරන්න! අනේ නැගිටින්න!” කිය කියා හසියෙන් අඩනවා. ආය රික වෙලාවකින් ගෙදර කුස්සිය පැත්තට ගියහම ඒ කළකිරීම ඉවර යි. හිනා වෙවි ඉන්නවා. යය ජාතියේ කළකිරීමක් තමයි ජ්විත වල තියෙන්නේ.

මෙන්න මෙහෙම සි කළකිරෙන්නේ.

අවබෝධයෙන් කළකිරෙන්න නම් විද්‍රෝහනා යානය ම ඇති වෙන්න ඕනි. ප්‍රඟාව ම ඇති වෙන්න ඕන. එකයි බුදුරජාණන් වහන්සේ වදාලේ වේදනාව කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙන්න කියලා. එතකොට විදීම කෙරෙහි සිත ඇලෙන්නේ නැතුව යනවා. විදීම කෙරෙහි සිත ඇලෙන්නේ නැතුව යනවා. විදීම කෙරෙහි නො ඇලෙන කොට හිත තිද්‍යස් වෙනවා. කාලයක් තිස්සේ ආශ්වාදයක් විතරක් බලන්න වෙවිව අපට එක පාරට ම කළකිරීම ඇති වෙන්නේ නැහැ. කළකිරීමක් ඇති වෙන්න නම් ජ්විතය විනිවිද දකින්න පුළුවන් තුවණක් තියෙන්න ඕනි. අන්න ඒ තුවණ තියන කෙනා විතර සි අවබෝධයෙන් දැකළ අතහරින්නේ.

මේ විදිහට ම සංඡූවක් දකින්න ඕනෑ.

රළගට බුදුරජාණන් වහන්සේ වදාලා සංඡාව ගැනත් එහෙම හිතන්න කියලා. සංඡාවෙන් තමයි අපි හඳුනගන්නේ රුප හඳුන ගන්නවා. ගබඳ හඳුන ගන්නවා. ගද සූවද හඳුන ගන්නවා. රස හඳුන ගන්නවා. පහස හඳුන ගන්නවා. අරමුණු හඳුන ගන්නවා. නමුත් වෙවිව දෙයක් නැහැ.

දැන් මේ අය දකින්න ඇති සිංහල අවුරුදු කාලේ සංඡාව විසින් කාල දාපු හැරී. දැන් කේ ඒවා? ඉවර සි. අවුරුදු ආව, නැකත් බැලුව, කිරී ඉතිරේවිව, නැකතට ගණුදෙනු කළා, නානුගාල නැවා, දැන් කේ ඒවා? ඒවා ඔක්කොම ඉවරයි. සංඡාව විසින් කාල දුම්මෙ ඒ විදිහට ම සි. කියල හිතන්න කිවිවා.



අතිතය හරයට සිහිනයක් වගේ.

දැන් බලන්න අතිතයේ අපි ඉන්න ඇති දිවා ලෝක වල. දැන් ඒ එකක්වත් තියෙනවද ද? ඒ හඳුන ගත්ත ලෝකේ ඉවර සි. සංයුව විසින් කාල දුම්මා. දැන් මෙතන ඇති පිටරවල හිටුපු අය. දැන් තියනවද එහෙදි හඳුන ගත්තු දේවල්? ඒ මොනවත් නැහැ. කාපු බීජ දේවල්, විදුපු දේවල් ඔක්කොම හිනයක් වගේ. සංයුව විසින් කාල දානවා. සංයුව විසින් කාල දුම්මට අපට හිතෙන්නේ නැහැ මේ සංයුව විසින් අපි ව විනාශ කරනව නො කියලා.

එකට ඉඩල බෙල්ල කපනව වගේ.

සාරිපුත්ත භාමූදුරුවේ මෙකට උස්සන උපමාවක් වදාලා. ඒ උපමාව මෙහෙම සි. ඔන්න එක හතුරෙකුට ඕන වුණා දනවත් සිටුවරයෙක්ව මරන්න. ඉතින් මේ හතුරා මොකද කළේ? හතුරෙකුගේ වේශයෙන් ගියේ නැහැ. යාථවෙකුගේ වේශයක් අරගෙන යාථ මිතු කමක් පෙන්නගෙන බොහෝ ම යටහත් පහත්ව ලං වුණා. දැන් මේ සිටුවරයට ලං වුණේ මිතුරෙක් ද? හතුරෙක් ද? මිතුරු වේශයෙන් ඇවිල්ල ඉන්නේ හතුරෙක්. වධකයෙක්. ඉතින් මෙයා බොහෝ ම යටහත් පහත්ව සිටුවරයට කියනව මෙහෙම. “ස්වාමීනි, ඔබ වහන්සේට මම උපස්ථාන කරන්නම්” කියල. දැන් මෙයා පාන්දරින් ම නැගිටිනවා. භෞද්‍ය ගෙවල් දොරවල් අස්සපස් කරල අතුශානවා. තේ හඳු දෙනවල ගෙදර සියල් දෙනා ම නිදා ගත්තට පස්සේ අස්සපස් කරල නින්දට යනවා. කාලයක් යනකොට මොකද වුණේ? අර සිටුතුමාට විශ්වාසයක් ඇති වුණා මෙයා තමයි හිතවත් ම කෙනා කියල. නමුත් මේ ඉන්නේ කවුද? වධකයා.

අන්තිමේදී මොකද වුණේ? වධකයා කෙරෙහි සම්පූර්ණයෙන් ම විශ්වාසයක් ගොඩනගැනීමට පස්සේ සිටුතුමාට නින්ද යන කම් ඉඩලා අර වධකයා සිටුවරයා ව මරල දුම්මා. ඔන්න ඒ වගේ කියනවා මේ රුප, වේදනා, සංයු, සංඛාර, විශ්දේශ්‍යාණ අපි මම කියල හිතාගෙන බොහෝ ම මිතුදිලිව රුපය දිහා බල බලා සතුවූ වෙනවා. හැඩා බල බලා සතුවූ වෙනවා.

වධකයා හඳුනා ගන්නේ නැත්තම් කොයි වෙලේ අපිවත් මරයි ද දින්නේ නැහැ.

මම කියල හිතා ගෙන විදිම් විදි විදි සතුටු වෙනවා. හඳුනා ගැනීම් හඳුනගෙන සතුටු වෙනවා. වෙතනා පහළ කර කර සතුටු වෙනවා. විස්ක්‍රේමයෙන් දාන දාන සතුටු වෙනවා. ඒත් අපි ඒ එකකටත් හතුරෝක් කියල හිතන්නේ නැහැ. නමුත් මේ රුප, වේදනා, සංයු, සංස්කාර, විස්ක්‍රේම ම අපි මැරැණට පස්සේස නිරයේ හිහින් උපදින විදිහට ඕපපාතික ව සකස් වෙනව. රට පස්සේ ඉතින් විද්‍යාත්‍යවා. රුප, වේදනා, සංයු, සංබාර, විස්ක්‍රේම වල ඉදල ම අපි කරපු දේවල් වලින් තමයි ආයෝගත් ඒ පාතියේ එකක් හදල දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලේ නුවන තියෙන කෙනාට හිතන්න කිවිව අතිත සංයුව මා ව වීනාය කළා. මම අනාගත සංයුව පැතුවාත් ඒ සංයුව විසිනුත් මාව කාල දමාවි. එහෙනම් මම අතිත සංයුව කෙරෙහි අපේක්ෂාව දුරු කරනවා. මම අනාගත සංයුව පතන්නේ නැහැ. වර්තමාන සංයුව ගැනත් කළකිරීම ඇති කර ගන්නවා කියල.

බුද්ධීමත්ත්ව විතරක් වැටහෙන සහයයක්.

කොහොම ද සංයුව ගැන කළ කිරීම ඇති කර ගන්නේ? අනිත්‍ය වූ සංයුව අනිත්‍ය වගයෙන් ම බලන්න ඕනි. දුක් වූ සංයුව දුක් වගයෙන් ම බලන්න ඕනි. අසුහ වූ සංයුව අසුහ වගයෙන් ම බලන්න ඕනි. දුන් මේව ඇහෙනකාට තේරෙන්නේ නැදේද මේ ධර්මය තම බුද්ධීමත්ත්ව පමණක් විෂය වන එකක් කියලා? බුද්ධීමත් කෙනෙක් විතරයි මේක අල්ලන්නේ. හැබැයි ඒ බුද්ධීය තියෙන්නේ පුළුවන් ඕන ම කෙනෙක් පළ. සාමාන්‍යයෙන් අපි කරා කරන උගත්කමයි, මේ ධර්මය තේරුම් ගන්න අවශ්‍ය බුද්ධීමත්කම සි කියල කියන්නේ දෙකක්. මේ ධර්මයට අනුව නුවණීන් විමසන කෙනා තමයි බුද්ධීමත් වෙන්නේ. ඒ කෙනා ගොවියෙක් වෙන්න පුළුවන්. කාණු හෝදා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක හරියට කියන්න බැහැ.



සිතිය නැතුව මොක්ක් කරන්න බැහැර.

මේ ධර්ම මාර්ගය දියුණු කරන්න අවශ්‍ය ම එකක් තමයි සතිය. සතිය දියුණු කරන්නේ නැතුව මේක නම් වැටහෙන්නේ නැහැ. සතිය දියුණු නො වෙවිව සිතක ස්වභාවය තමයි අතරම් වෙවිව ගතිය. ඒ ස්වභාවය පාලනය වෙන්නේ සතියෙන්. අන්න එයා සිතිය දියුණු කරල සංඡාව කෙරෙහි අවබෝධයෙන් ම කළකිරීම ඇති කර ගන්නවා. කළකිරීමෙහම සක්ෂියාව කෙරෙහි ඇලෙන්නේ නැහැ. සංඡාව කෙරෙහි නො ඇලෙන කොට සංඡාවෙන් හිත නිදහස් වෙනවා. අන්න එතකොට සි එයා සංඡාව අතහරින්නේ.

සංඛ්‍යාව විතරක් නොමයි සංස්කාරන් අතහරින්න හිති.

ඊළුගට බ්ලුරජාණන් වහන්සේ වදාලා සංඛාර ගැනත් ඒ විදිහට ම හිතන්න කියල. සංඛාර විසින් අපි ව කාලා දානවා. දන් අපි දන්නව ද සංඛාර විසින් අපි ව කාල දමන බව. අපි කෙමෙන් කෙමෙන් වයසට යනවා. ජ්විතේ ගෙවිල යනවා. මේ මනුස්ස ජ්විතේ ගෙවිල ඉවරවෙනකම් ම අපි දන්නේ නැ. අවිද්‍යාවේ බරපතලකම කියන්නේ එහෙම කෙනෙකුට අපි කිවිවොත් “අපායේ යයි” කියල එය දෙන උත්තර මොක්ක ද? “එශකට කමක් නැහැ” කියනව. “මැරුණට පස්සේ වෙන දේ අපි දන්නේ නැතේ” කියනව. “පණුවෙක් වෙයි” කියල කිවිවොත් “හා.... එශකට කමක් නැ. මම නේ වෙන්නේ” කියනවා. අන්න එහෙම කියල එශකට ලැස්ති වෙනවා. අන්න එශකයි මේ සංස්කාරයන්ගේ ස්වභාවය.

ගස් නගින්නේ නැති අයත් ගස් නැගාලා.

දැන් මේ අය දැකින්න ඇති පහුමිය ද්‍රව්‍යස්වල සමහර පළාත්වලට ගං වතුරක් ආවා. සාමාන්‍යයෙන් ගස් නගින්නේ නැති අයත් ගස් උඩ නැග්ගා. වහලවල් උඩට නගින්නේ නැති අයත් වහලවල් වලට නැග්ගා. බලන්න ප්‍රාථි දැශ්වෙක් ද්‍රව්‍ය තුනක් ඉදල තියනවා ගහක් උඩට නැගාලා. ගං වතුරට ආප්‍ර සර්පයා මක්කොම ගහේ එකිලා. කරන්න දෙයක් නැතිකමට ම මෙයත් ඉතින් අර සර්පයා එක්ක ම ගහට වෙලා ද්‍රව්‍ය තුනක් ම ඉදලා. බලන්න එතකොට ඕන ම

විදිහකට පවත්වන්න ලැසේති යි. එහෙම කමයි මේ සංසාරේ නැවත නැවත සකස් වෙවී යන්නේ. දුන් බලන්න වෙන වෙළාවක නම් සතෙක් දැක්කහම කැගහගෙන දුවන අය අර වගේ වෙළාවට සත්ත් එක්ක ම ඉන්න හැරී.

මොහොතක් ඇති ජ්‍යෙෂ්ඨ විනාශ වෙන්න.

බලන්න හරි ම යුතු තිතෙනව ඒ සිදුවීම් ගැන අහන කොට සමහර ගුරුවරුන්ට ඉතුරු වෙළා තියෙන්නේ ඇදගෙන හිටපු ඇදුම විතර යි. මූල් සේසත ම ගං වතුරට ගහගෙන ගිහිල්ල. පාසල් දරුවන්ට තිබුල තියෙන්නේ ඇදගෙන හිටපු ඇදුම විතර ම යි. පොතක් පැන්සලක්වත් නැහැ. බලන්න සංසාර හැරී.

අපි ඉතින් මේ ජ්‍යෙෂ්ඨ හොඳට ඉන්නව. ගෙවල් දොරවල් පරෙස්සම් කරගෙන දොරවල් වහල ලොක් කරගෙන හොඳට වෝචි එක ගහල වටපිටාව එහෙම බලල නිදා ගන්නවා. බලන්න පරිසරය මොහොතකින් වෙනස් වෙවිව විදිහ. ඒ වගේ අවස්ථාවක එක පාරට මැරිල සතෙක් වෙවිව ගමන් ඒ ඔක්කොම ඉවර යි. අපාය ගිය ගමන් ඒ ඔක්කොම ඉවර යි. පෙරේත ලෝකේ ඉපදුනොත් ඒ ඔක්කොම ඉවරයි. අන්න ඒ නිසයි නුවණින් කළුපනා කරල මේ සංසාර ගමන නවත්වන්න ඔහිනි.

මගුල් ගෙදරක යනකොට ආයුධයකින් ගැහුවෙන්...

බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ කිසි ම කෙනෙක් අප්‍රමාදය ගැන වර්ණනා කරන්නේ නැහැ. උන්වහන්සේ උපමාවකට පෙන්වල දීල තියෙනව හරියට ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලේ සනීප කර ගන්න මහන්සී ගන්නව වගේ වතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න මහන්සී ගන්න කියලයි. අපි හිතමු මෙහෙම දෙයක් උනා කියල. ඔන්න කෙනෙක් ලස්සනට හැඩවැඩ දාපු ඇදුමක් ඇදුගෙන මගුල් ගෙදරක යන්න කියල පාරට බැහැල යනවා. ඉතින් මෙයාට මගදී කෙනෙක් ආයුධයකින් පාරක් ගහනවා. දුන් මෙයා මොකද කරන්නේ? කෙලින් ම ඉස්පිරිතාලෙට යනව ද? එහෙම නැත්තම් මගුල් ගෙදර ගිහිල්ල කාලා බිඳ ඉවර වෙළා බේත් දාගත්ත්ව ද? මොකද කරන්නේ?



එයා ඉස්සේල්ලාභම කරන්නේ අනික් වැඩ ඔක්කෝම නවත්වල ඉස්පිරිතාලෙකට දුවන එක. අන්න ඒ වගේ අපිත් අපේ ජීවීතේ ඉස්සේල්ලාභ කරන දේ හැරියට වතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මූලිකත්වය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා.

මූලිකත්වය දෙන්න සිනි වතුරාර්ය සත්‍යය අවබෝධයට ම යි.

දුන් අපි මූලිකත්වය දිල තියෙන්නේ ගෙයක් දොරක් හදාගන්න එකට. රස්සාවක් හොයා ගන්න එකට, දුරුවන් හොඳ ඉස්කොලෙකට දාගන්න එකට. මෙන්න මෙවට තමයි අපි මූල්‍යෙන දිල තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ ඒව පස්සට දාල වතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙනව කියන එක ජීවීතේ ප්‍රධාන ඉලක්කය කරගන්න කියලා.

ප්‍රමාද ව්‍යෝගී පසුතැවෙන්න වෙන්නේ තමන් ව ම යි.

මට හොඳට මතක යි මම දුන්න වයසක හාමුදුරු තමක් හිටිය හරිම ප්‍රමාද යි. සංසාරේ ගැන කිසි ම බයක් නැහැ. දවසක් ඒ හාමුදුරුවා මට කිවිව මමත් හිතාගෙන ඉන්නේ අවුරුදු හැත්තැවක් විතර ගියහම ආරණ්‍යකට ගිහිල්ල බණ හාවනා කරගෙන ඉන්න සිනි කියල. උන්වහන්සේට අවුරුදු හැත්තැවක් ඉන්න ලැබුණෙන නැහැ. අවුරුදු හැටෙන් විතර සිනි වැඩිවෙලා එක කකුලක් කැපුවා. පස්ස අනිත් කකුලට තුවාල ඔබුදුවල ඒ කකුලත් කැපුවා. අන්තිමට ඒ අසනිපෙන් ම අපවත් වුණා. බලන්න සංස්කාර විශ්වාස කිරීම නිසා වෙවිව දේ. තමන් දුන්නේ ම නැ සංස්කාර විසින් තමන් ව කාල දුනකම්. අපි හිතාගෙන ඉන්නේ අපිට ඕන හැරියට පවත්වන්න පුරුවන් කියල.

බලන්න සාමාන්‍ය ජීවිතයේ දී උනත් අපි මේ සංස්කාර විශ්වාස කරගෙන අනාගතේ ගැන ජේලැන් හදනව. මම මෙවිවර කාලයක් ඉදිසි. මට මේ මේ වයසදී මේ මේ වැඩිවික කරගන්න පුළුවන් කියල හිත ඉන්නවා. අන්තිමට දුන්නේ ම නැහැ තමන් මැරිල යනකම් ම.

බරමයට අනුව හිතන කෙනා විතරයි ජය ගෙන්නේ.

බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්තේ ඒකයි නුවණීන් විමසන්න කියලා. මේ සංස්කාර විසින් මා ව කාල දානවා. අතිතයේ සංස්කාර විසින් කාල දුම්මෙමත් යය විදිහට ම දි. ඇයි? අපි අතිත ඉන්න ඇති සක්විති රජවරු වෙලා. සක්විති රජ කෙනෙක් වුණා ම මොනව ද ලැබෙන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු ගිරිරයක් ලැබෙනවා. සක්විති රෝමුරුවා වෙලා ඉදලා ඔන්න මරණීන් මත්තේ දිව්‍ය ලෝක යනවා. ඉතින් මේ ලෝකය ම සිල්වත් ව පාලනය කරපු පිනෙන් දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදෙනවා. හැබැයි වතුරාරය සත්‍යය අවබෝධ කරල තැත්තම් එත්තින් වූතවෙලා නිරයෙ යනවා. එක්කො තිරිසන් ලෝක උපදිනවා. සමහර විට පෙරේත ලෝක උපදිනවා. එතකොට මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම ඉවර දි. දුන් මෙතන ඉන්න කුවුරුත් සක්විති රජවරු වෙලා ඉන්න ඇති. දුන් මේ කටවත් ම මහා පුරුෂ ලක්ෂණ එකක් වත් තියනව ද? එකක් වත් ඉතුරු වෙලා නැ. එහෙනම් අතිතයේ සංස්කාර විසිනුත් අපි ව කාල දාලා.

සංස්කාර වලින් තිදහස් වෙන්නේ මෙහෙම දි.

එක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට හිතන්න කියලා. අතිත සංස්කාර විසින් මාව කාල දුම්මා. මම අනාගතේ සංස්කාර පැතුවෙන් අනාගතයේ හටගන්නා වූ සංස්කාර විසිනුත් මාව මේ විදිහට ම කාල දමාවි. එක නිසා අතිතයේ සංස්කාර කෙරෙහි මගේ නිතේ තියන අපේක්ෂාව මම අතහරිනවා. අනාගත සංස්කාරයන් මම පතන්නෙන නැ. වර්තමාන සංස්කාරයන් ගැන මම කළකිරෙනවා කියල. ඒ කියන්නේ දුන් මේ ගෙවන ඒවාන් ගැන කළකිරිලා නො ඇල්ම ඇති කර ගන්නවා. වෙතනා පහළ කර කර අපි කයෙන් වවනයෙන් මනසින් කරම රස් කරනවා. මේ කෙරෙහි එයා කළකිරිමක් ඇති කර ගන්නවා මේ සංස්කාර අතිතයාය දි, මේ සංස්කාර දුක දි, මගේ වසගයේ පවත්වන්න බැහැ කියලා. අන්න එහෙම කළකිරිම ඇති කර ගෙන ඒ කෙරෙහි නො ඇල් ඉන්න කොට එයාගේ හිත සංස්කාරයන් ගෙන් මිදෙනවා. මේක කරන්නෙන ගැතවත් ආරය ග්‍රාවකයා විතරයි.



වික්‍රේත්‍යාණය විසිනුත් ඒ වගේ ම කාල ප්‍රහාරවා.

ර්මළගට බුදුරජාණන් වහන්සේ වදාලා වික්‍රේත්‍යාණය ගැනත් ඒ විදිහට හිතන්න කියලා. කොහොම ද? වික්‍රේත්‍යාණය විසින් මාව කාලදානවා කියල හිතන්න කිවා. ඒක එක පාරට ම කෙතෙකුට අවබෝධ වෙනව කියල මම කියන්නේ නැ. විකෙන් වික තමයි තේරුම් යන්නේ. හැඳුයි හොඳට සිහිය පිහිටුවා ගෙන පංච උපාදානස්කන්ධය දිහා බැලුවොත් වික වික තේරුම් යන බව ජේනවා.

බුදුරජාණන් වහන්සේ වදාලා තුවකීන් විමසන්න කියලා. වර්තමාන වික්‍රේත්‍යාණය විසින් මාව කාල දානවා කියලා. ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ? දීන් බලන්න වක්ඩු වික්‍රේත්‍යාණය හට ගන්නවා. සේත් වික්‍රේත්‍යාණය හටගන්නවා. සාඟ වික්‍රේත්‍යාණය හටගන්නවා. ජ්විහා වික්‍රේත්‍යාණය හටගන්නවා. කාය වික්‍රේත්‍යාණය හට ගන්නවා. මතෙන් වික්‍රේත්‍යාණය හටගන්නවා. මේවා එකෙන් එක හට ගන්නවා. නැති වෙනවා. අපි මේව අල්ලගෙන දන්නේම නැතුව වයසට යනවා. වයසට ගිහින් මරණාසන්න වෙන කොට ලොකු පොදියක් තියෙනව ගෙනියන්න ලැස්ති කරලා.

වැඩිහරයක් පොදිය ලිහන්නේ සතර අපායේදී.

මැරුණට පස්සේ පොදියත් එක්කම තල්පු කරල දානවා ඉදා අරගෙන පලයන් කියලා. එට පස්සේ ඒ පොදිය අරගෙන ගිහින් ඔන්න පෙරේත ලෝකේදී ලිහනවා. එහෙම නැත්තම් නිරය ගිහින් පොදිය ලියනවා. නැත්තම් තිරිසන් ලෝකේ ඉපදිල පොදිය ලිහනවා. කලාතුරකින් තමයි ආය මිනිස් ලෝකේට ඇවිල්ල පොදිය ලිහන්නේ. ඕක තමයි අපි මේවිට කාලයක් සංසාරේ කළේ. පොදි ගෙහ ආපු එක.

අනාගතයේ අමුතු වික්‍රේත්‍යාණයක් ලැබෙන්නේ නැ.

බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ම අතිත වික්‍රේත්‍යාණය ගැනත් හිතන්න කියලා. දීන් අපි අතිතයේ හිටිය සක්විති රජවරු වෙලත් ඉන්න ඇති. නමුත් දීන් වැඩක් තියනව ද? වැඩක් නැහැ. එක ඉවරයි. එතකොට අතිත වික්‍රේත්‍යාණයත් කාල දුම්මා. අනාගත

වික්ස්සුණයක් පැතුවෙන් ඒ වික්ස්සුණය විසිනුත් වර්තමාන වික්ස්සුණය කාල දාන විදිහට ම කාල දමාවේ. එහෙම නම් අනාගතයේ කියල අපට මේ විදිහේ ජ්විතයක් මිසක් මිට වඩා අමුතු එකක් හම්බවෙන්න තැහැ. අනාගතයේදී හම්බවෙන්නෙන් මේ විදියේ එකක් ම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ආරය ග්‍රාවකායා විසින් කුමක් ද කළ යුත්තේ කියලා. උන්වහන්සේ වදාලා අතිත වික්ස්සුණය කෙරෙහි තියන අප්පාව අතහරින්න කියලා. අනාගත වික්ස්සුණයක් පතන්න එපා කියලා. වර්තමාන වික්ස්සුණය ගැනත් අවබෝධයෙන් ම කළකිරීල අතහරින්න කියනවා.

ඉද්ධිමත්ත්ව ප්‍රත්‍යාශ ධර්මයක්.

දැන මේ විදිහට බුද්ධිමත් කෙනෙක් කටයුතු කළාත් එයාට බැරී වෙයි ද නිවන් අවබෝධ කරගන්න. පුළුවන්. නුවණ තියන කෙනා තේරුම් ගන්නවා බුද්ධිමත් බවේ සංකේතය ධර්මය අවබෝධ කර ගැනීම ම සි කියල. මේ ලෝකේ යමිකිසි කෙනෙක් වතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරනවද, එයා වැවෙන්නේ ප්‍රයාවන්තයින්ගේ ගණයට ද? තැත්තම් ප්‍රයාව තැති අයගේ ගණයට ද? ප්‍රයාවන්තයින්ගේ ගණයට සි. යම් කිසි කෙනෙක් කියනව නම් “නැ... නැ.... අපට දුම්ම ධර්මය අවබෝධ කර ගන්න ඕනි නැ” කියලා. ඒ ඒ පිරිස වැවෙන්නේ මොලේ තැති මැටි ගොඩවල් ගානට. මොකද ඒ වගේ සිතුවිල්ලක් සිතීම පවා හානිකර සි.

ශ්‍රද්ධාව භාෂ්‍යනම් මොකුන් කරන්න බැහැ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ග්‍රද්ධාව ඇතිකර ගත්ත කෙනාට සි. එයා ධර්ම මාරුගයේ මූලික පියවරට පැමිණෙනවා. ඒ තමයි ඉද්ධානුසාරි වීම. රට පස්සෙ එයා පංච උපාදානස්කන්ධය එයා නුවණීන් විමසනව. එයා තමයි ධම්මානුසාරි කෙනා. මෙහෙම විමස ගෙන යද්දි පංච උපාදානස්කන්ධය අවබෝධ වෙනවා. අන්න එදාට එයා සේතාපත්ත් වෙනවා. පංචුපාදනස්කන්ධය අවබෝධ කර ගෙන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියන තත්ෂාව මූලමතින් ම ප්‍රහාණය කරපු ද්වසට එයා අරහත්වයට පත් වෙනවා. මෙන්න මේ විදිහට පැහැදිලි වැඩ පිළිවෙළක්, පැහැදිලි ගමන් මාරුගයක්, පැහැදිලි



ඉලක්කයක් තියෙන ග්‍රේෂ්‍ය ධර්මයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ ධර්ම මාරුගය තියෙන්නේ ක්‍රමයෙන් අවබෝධය කරා යන වැඩපිළිවෙළක්.

බොද්ධ ජනතාව අද මං මූලා වෙලා.

ධර්මය තුළින් බලනකොට හරි ම පුදුම සි. බොද්ධ වේශයෙන් ඉන්න ජනතාවට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. බොහෝ දෙනෙක් දීර්ශ සංසාර ගමනක් යන්න ලැස්ති වෙනවා. කිසි ම බුද්ධ දේශනාවක නැහැ දීර්ශ සංසාර ගමනක් යන්න ලැස්ති වෙන්න කියලා.

දැන් බලන්න උන්වහන්සේ මේක වදාරල තියෙන්නේ පංචපාදානස්කන්දය දිහා මේ විදිහට බලන්න කියල සි. අතිතයේ රුපය විසින් මාව කාල දුම්ම. වේදනාව විසින්, සංඡාව විසින්, සංස්කාර විසින්, විශ්වාසය විසින් මාව කාල දුම්මා. මම අනාගතයේ රුපය පැතුවෙන් ඒ රුපය මාව කාල දමාවි. මම අනාගතයේ වේදනාව, සංඡාව, සංස්කාර, විශ්වාස පැතුවෙන් අනාගත පංචපාදානස්කන්දය විසි නුත් වර්තමාන පංචපාදානස්කන්දය මා ව විනාශ කරනව වගේ මාව කාල දමාවි. ඒ නිසා මට අනාගත පංචපාදානස්කන්දයක් ඕනින් නැහැ. මම වර්තමාන පංචපාදානස්කන්දය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙනවා කියල තුවකීන් කළේපනා කරල මේ පංචපාදානස්කන්ද කෙරෙහි කළකිරෙන්න කියල බුදුරජාණන් වහන්සේ වදාලා.

අනිත්‍ය දේ කොහොමත් අනිත්‍ය ම සි.

බුදුරජාණන් වහන්සේ හිකුෂුන් වහන්සේලාගෙන් මේ විදිහට අහනවා. එතකොට හිකුෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා.

“පින්වත් මහණෙනිල රුපය නිතා ද?” “අනිත්‍ය ද?”

“අනිත්‍යය සි”

“යමක් අනිත්‍ය නම් ඒක දුකක් ද? සැපක් ද?”

“ලේක දුක යි.”

“යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, එය මම, මාගේ, මාගේ ආත්මය කියල ගැනීමට සුදුසු දේ?”

“සුදුසු තැහැ”

වේදනාව විතරක් නිත්‍ය වෙදී ද?

“පින්වත් මහණෙනි, වේදනාව නිත්‍ය ද? අනිත්‍ය ද?”

“අනිත්‍යය යි”

“යමක් අනිත්‍ය නම් ලේක දුකක් ද? සැපක් ද?”

“ලේක දුක යි.”

“යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, එය මම, මාගේ, මාගේ ආත්මය කියල ගැනීමට සුදුසු දේ?”

“සුදුසු තැහැ”

සංඝාවත් අනිත්‍යය ම තමයි.

“පින්වත් මහණෙනි, සංඝාව නිත්‍ය ද? අනිත්‍ය ද?”

“අනිත්‍යය යි”

“යමක් අනිත්‍ය නම් ලේක දුකක් ද? සැපක් ද?”

“ලේක දුක යි.”

“යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, එය මම, මාගේ, මාගේ ආත්මය කියල ගැනීමට සුදුසු දේ?”

“සුදුසු තැහැ”



සංස්කාරන් ඒ විදිහම යි.

“පින්වත් මහණෙනි, සංස්කාර නිත්‍ය ද? අනිත්‍ය ද?”

“අනිත්‍යය යි”

“යමක් අනිත්‍ය නම් ඒක දුකක් ද? සැපක් ද?”

“ඒක දුක යි.”

“යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, එය මම, මාගේ, මාගේ ආත්මය කියල ගැනීමට සූදුසු ද?”

“සූදුසු තැහැ”

වීහෙනම් වික්ද්‍යාලාජන් අනිත්‍යය ම තමයි.

“පින්වත් මහණෙනි, වික්ද්‍යාලාජය නිත්‍ය ද? අනිත්‍ය ද?”

“අනිත්‍යය යි”

“යමක් අනිත්‍ය නම් ඒක දුකක් ද? සැපක් ද?”

“ඒක දුක යි.”

“යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, එය මම, මාගේ, මාගේ ආත්මය කියල ගැනීමට සූදුසු ද?”

“සූදුසු තැහැ” කියල හාගාවත් බුදුරජාණන් වහන්සේට හිසුන් වහන්සේලා පිළිතුරු දුන්නා.

රී ලගට බුදුරජාණන් වහන්සේ වදාරණවා “පින්වත් මහණෙනි, ඔබ පංච්‍යාදානස්කන්ධය මෙන්න මේ විදිහට විද්‍රිගනා වඩන්න. අතිතයේ නිරැද්ද වී ගිය යම් රුපයක් ඇද්ද, අනාගතයේ පහළ තොටු යම් රුපයක් ඇද්ද, ඒ රුපත් අනිත්‍ය වශයෙන් වඩන්න” කියල පෙන්නල දෙනව. ඒ විතරක් නොමෙයි වර්තමානයේ හටගෙන තිබෙන යම් රුපයක් ඇද්ද, ඒ රුපයත් අනිත්‍ය වශයෙන් වඩන්න

කියනව. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට අතිත, අනාගත, වර්තමාන කියන අවස්ථාවන් තුන ම අනිත්‍ය වශයෙන් වඩින්න කිවිවේ ?

මේ හැම කාලයකට ම අපේ හිත දුවනව.

දූන් සමහරු නම් කියාගෙන යනවා අතිතෙකුත් නැහැ, අතිතය ගෙවීල ඉවර සි. අනාගතය ඇට්ටිල්ල නැති නිසා අනාගතයකුත් නැහැ කියලා. තමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා වල පැහැදිලිව ම කියෙනවා අතිතය අනිත්‍ය වශයෙන් වඩින්න කියලා. උන්වහන්සේ වදාරණවා අතිතය 'මම නොවේ, මගේ නො වේ, මාගේ ආත්මය නො වේ' කියල අතහරින්න කියලා. මොකද එහෙම කියන්න හේතුව. අතිතය අල්ලගෙන අපේ හිත දුවනවා. අනාගතය අල්ලගෙනත් අපේ හිත දුවනවා.

ඒ නිසා ම අපේ හිත තුළ අතිත පංචුපාදානස්කන්ධය කෙරෙහි ආගාව පවතිනවා. අනාගත පංචුපාදානස්කන්ධය ගැනත් ආගාව පවතිනවා. වර්තමානයේ මේ හටගෙන තිබෙන පංචුපාදානස්කන්ධය ගැනත් ආගාව පවතිනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් තුවණීන් විමස විමස බලන්න කියනවා. අන්න ඒ විදිහට බලන කෙනා තමයි මේක අවබෝධ කරගන්නේ.

මේ පංචුපාදානස්කන්ධයේ පැවැත්ම එකොලාස් තැනක පවතිනවා.

ර්ලගට බුදුරජාණන් වහන්සේ මේකේදී වදාරණවා පංචුපාදානස්කන්ධය අතිත වශයෙන්, අනාගත වශයෙන්, වර්තමාන වශයෙන්, ආධ්‍යාත්මික (ඒ කියන්නෙන තමා යයි සලකන), ර් ලගට බාහිර (ඒ කියන්නෙන තමාගෙන් පිට), ර් ලගට ගොරොසු ස්වභාවයෙන් යුතු, සියුම ස්වභාවයෙන් යුතු, පහත් ස්වභාවයෙන් යුතු, උසස් ස්වභාවයෙන් යුතු, දුරින් පවතින, ලග පවතින පංචුපාදානස්කන්ධ අනිත්‍යය සි, දුක සි, අනාත්ම සි, මම නො වේ, මගේ නො වේ, මගේ ආත්මය නො වේ කිය කියා විද්‍රොගනා වඩින්න කියලා.



බුදුරජාණන් වහන්සේ වදාලා ආරය ග්‍රාවකයා අන්ත. ඒ විදිහට විදුර්ගනා වචනකාට එයා පංචුපාදානස්කන්ධය විසි කරල දානවා කියලා. එයා පංචුපාදානස්කන්ධයට තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. දුරින් ම දුරු කරල දානවා පංචුපාදානස්බන්ධය කම්පා කරවල දානවා. එයා රස් කරන්නේ නැහැ. මොනව ද රස් කරන්නේ නැත්තේ? රුප රස් කරන්නේ නැ වේදනාව, සංයුත්ව, සංස්කාර, වික්ද්‍යාණය යන මෙව රස් කරන්නේ නැ. ඒ නිසා එයා අත හැරල දානවා. කිසිදේකට බැඳෙන්නේ නැ.

නිවන් දැකින්න නම් මේ විදිහට ම වීමසන්න ඕනෑම.

එයා රුපය අතහරිනවා, වේදනාව අතහරිනවා, සංයුත්ව අතහරිනවා, සංස්කාර අතහරිනවා, වික්ද්‍යාණය අතහරිනවා. රස් කරන්නේ නැ. අන්ත එතකාට බුදුරජාණන් වහන්සේ වදාරනවා හරිම ලස්සන කියමනක්. එයා රුපය නිවල දානවා, පත්තු කරන්නේ නැ කියලා. විදීම නිවල දානවා, පත්තු කරන්නේ නැ කියලා. සංයුත්ව නිවල දානවා, පත්තු කරන්නේ නැහැ කියලා. වික්ද්‍යාණයත් නිවල දානවා, පත්තු කරන්නේ නැහැ කියලා. අන්ත එයා තමයි ජීවිතය අවබෝධ කරගන්න කෙනා. වතුරාරය සත්‍යය ධර්මය පරිපූරණ වශයෙන් ම අවබෝධ කරගන්න කෙනා කියල බුදුරජාණන් වහන්සේ වදාලා.

අපි කාටන් පිළිසරණ මේකයි.

දැන් අපි සියල් දෙනා ම කාලයක් තිස්සේ මේ පංචුපාදානස්කන්ධයේ පහර කැමට අනුවෙලා. පංචුපාදානස්කන්ධයේ ග්‍රහණයට අනුවෙලා. පංචුපාදානස්කන්ධය විසින් අපි ව කාල දමනවා. ඉතින් අපි තව දුරටත් පංචුපාදානස්කන්ධයට අපි ව විනාශ කර දමන්නට අපි ව කා දමන්නට ඉඩදෙන්න ඕනි ද? නැහැ. මේ පංචුපාදානස්කන්ධයේ යථාර්ථය අවබෝධ කරල මේකෙන් නිදහස් විය යුතු හි. ඒ සඳහා මේ පංචුපාදානස්කන්ධයේ යථාර්ථය අප සියල් දෙනාට ම අවබෝධ වේවා! මේ ගොතම බුද්ධ ගාසනය තුළදී ම වතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිර්වාණ ධර්මය අප සියල් දෙනාට ම අවබෝධ වේවා!

සාදු! සාදු! සාදු!!

වතුරාරයසන්නාවබෝධයට බැරම දේශනා



මහමලවිනා

සදුහලී ප්‍රකාශන

බිත් ක්‍රූය

(පැළවෙන ගැන වදාල දෙසුම)

සංස්ක්‍රීත නිකාය 3 - බන්ධ සංස්ක්‍රීතය - උපය වර්ගය



බේර ක්‍රිතුය

(පැලවෙන ගැන වදාල දෙසුම)

සංයුත්ත නිකාය 3 - බන්ධ සංයුත්තය - උපය වර්ගය

දැන් මේ පින්වත්ත් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල සුවිශේෂ දේශනයකට සවන් දෙන්න යි. මේ උතුම් බුද්ධ දේශනය බුදුරජාණන් වහන්සේ විසින් වදාලෙ පැලවෙන දේවල් සමුහයක් මූල්‍ය කර ගෙන යි. ඒ නිසා මේ දේශනාවට කියනාව “බේර ක්‍රිතුය” කියල. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ තුන් වන කොටසෙ.

දහම් දෙසුවේ එකම ඉලක්කයක් උදෙසා යි.

බුදුරජාණන් වහන්සේ විසින් වදාල සැම දේශනාවක ම ඉලක්කය ඉතා පැහැදිලි යි. ඒ තමයි වතුරාරය සත්‍යය අවබෝධය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුනේ වතුරාරය සත්‍යය අවබෝධ කිරීමෙන් ම යි. තමන්වහන්සේ විසින් අවබෝධ කරගත්තු වතුරාරය සත්‍යය ධර්මය අනිකුත් සත්වයන්ටත් අවබෝධ කිරීමේ අරමුණින් දූෂිණි තලය සිසාරා අවුරුදු හතලිස් පහක් පුරාවට උන්වහන්සේ වැඩිම කළේ වතුරාරය සත්‍යය ධර්මය විවිධ විවිත ලෙස කියා දෙමින් ම යි. වතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කළේ නැත්තම් අපි විතරක් නොමෙයි මේ ලෝක සත්වයා ම අමාරුවෙ වැටෙනවා. වතුරාරය සත්‍යය ධර්මය අවබෝධ නො කළාත් මේ



ජීවිතයේ නරක තැනකට නො කියත්, රේලග ජීවිතය නරක තැනකට නො ගියත්, රේලග ජීවිතය දි හරි නරක තැනකට යනවා. ආරය සත්‍යය අවබෝධ කිරීමෙන් ඇතිවෙන රකවරණය වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම පෙන්වා වදාලේ වතුරාර්ය සත්‍යය ම අවබෝධ කරන්න කියලා.

පින් කරල සැහිමට පත්වෙන්න එහා !

සමහර විට කෙනෙක් මෙහෙම කියන්ට පුළුවන්. "මම සිල් රකින කෙනෙක් පින් දහම් කරන කෙනෙක්. මම කාවච් වරදක් කරන කෙනෙක් නොමෙයි. ඒ නිසා මට ඔය වතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න ඕන නැ. මට ඔය ඇති." කියලා කෙනෙක් සැහිමකට පත්වෙලා කියන්න පුළුවන්.

අපි එයා ගැන මෙහෙම හිතමු. එයා දැන්දෙනවා, සිල් රකිනවා, නමුත් ආරය සත්‍යය අවබෝධයට සිත යොමු කරන්නේ නැහැ. ඉතින් එයා මරණයට පත්වෙලා කරපු පින්වල විපාකය හැරියට ඔන්න එයා ආයෙත් මිනිස් ලෝකට එනවා. ඔන්න දැන් එයා ඇමරිකාවේ හරි, එංගලන්තේ හරි ඉපදිල ඉන්නවා. දැන් මෙයා හොඳට ඉංග්‍රීසි කරා කරනවා. සන්නේෂයෙන් කාලා බේලා සැප සේ ඉන්නවා. පින් දහම් කරපු කෙනෙක් නිසා ගොඩාක් ලස්සනයි කියලන් අපි හිතමු. නමුත් ඒ ජීවත්වන රටේ කර්ම කර්ම එල ගැන විශ්වාසයක් නැහැ. වතුරාර්ය සත්‍යය අවබෝධය ගැන කරා කරන්නේ නැහැ. පංචානන්තරිය පාප කර්ම කියන්නේ මොනව ද කියලවත් දැන්නේ නැහැ.

වැදගත් විදිහට දෙමවිපයන් ව මරණ හැරී.

දැන් එවැනි රටවල් වල සම්මුතියක් තියනවා කෙනෙක් දුක් විදිනවට වඩා හොඳයි මැරෙන එක කියලා. අඛවයෙක් වගේ සතෙක් නම් වෙඩි කියල දානවා. බල්ලො, බල්ල්ලු වගේ සත්තු නම් ඉන්පෙෂණ් එකක් ගහල මරණවා. දැන් ඒක මිනිස්සුන්ට අනුමත කරල කියෙනවා.

අපි හිතමු ඒ රටේ ඉපදිලා පින්වත්ත ජීවිතයක් ගත කරන ඒ කෙනාගේ අම්මා අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ලෙඩ ඇදක දුක් විදිනවා කියලා. ඉතින් මේ පුතා කියනවා “මගේ අම්ම දුක් විදිනවට වඩා හොඳයි සාමකාමි ව මරණයට පත් වුණා නම්” කියල. ඇයි එහෙම කියන්නෙ? ඒ අය මෙලොට පරලොට ගැන දැන්තෙන නැහැ. සතර අපායක් ගැන විශ්වාසයක් නැහැ. ඉතින් ර්ව පස්සේ දෙප්තරවරු කියනව “එහෙනම් මේ ලිපිය අත්සන් කරන්න” කියලා. ඉතින් එයා මොකද කරන්තෙන? ඒ ලිපියට අත්සන් කරනවා. අම්ම මරන්න කැමතියි කියලා. ර්ව පස්සේ මොකද වෙන්නෙ? ඉන්පෙෂණන් එකක් විදිනවා අම්මට මැරෙන්න. මේක බවහිර රටවල දැන් සිද්ධවෙන දෙයක්. ඒ ඉන්පෙෂණන් එක විදාලා අම්ම මැරණ ගමන් ඒ අත්සන් කරපු දැරුවන්ට කර්මයක් රස්වෙනවා. මොකක් ද කර්මය? ආනන්තරිය පාප කර්මය. ඒ කියන්නෙ මරණයෙන් මත්තෙන කළුපයක් නිරයේ ගිහින් දුක් විදින්න සිද්ධවෙනවා. ආනන්තරිය පාප කර්මයකට අඩුවෙනවා කියන්නෙ මේ ජීවිතේ අවසන් වුණාට පස්සේ අතිවාර්යයෙන් ම නිරයේ උපදිනවා.

තො දුන්නාකම නිදහසට කාරණයක් තෙමෙයි.

දැන් ඉතින් මොයා දන්තෙන නැහැ තමන්ට ආනන්තරිය පාප කර්මයක් සකස් වුණා කියලා. එයා හිතන්නෙ “මම අපේ අම්මට සැනසිලිදායක මරණයක් සකස් කරල දුන්නා. අම්ම දැන් හොඳ තැනක ඇති” කියලයි. එහෙම හිත හිතා ඉන්නාකම් මොයා හොඳට කකා බිඛි ජීවත් වේවි. නමුත් මරණීන් මත්තෙන කළුපයක් නිරයේ දුක් විදින්න වෙනවා. අපි හිතමු නිරයේ දුක් විදාල දුක් විදාල ආයෝත් මනුස්ස ලොකෙම එනව කියලා. එතකොට මෙත්ති බුද්ධ ගාසනයන් ඉවර යි. මෙන්න මේ නිසා වතුරාර්ය සත්‍යය අවබෝධ කර තො ගන්න කෙනාගේ ජීවිතයට තියෙන අනතුර මෙතෙකැයි කියල කියන්න බැහැ.

ලංකාවේ පෘථිග්ධනයෙකුටත් මේක වෙන්න ගිහිල්ලා.

මෙව්වර පින් පවි ගැන කුසල් අකුසල් ගැන කරා කරන අපේ රටේ පවුලකටත් පහුගිය ද්‍රව්‍යක මේ අපරාධය සිද්ධවෙන්න ගිහිල්ල අනුනවයෙනුයි බේරුමෙන්. ඉතින් ඒ වගේ පිරිසකටත් මේක



වෙන්න ගියා නම්, බටහිර පවුල්වලට මේක සිද්ධ වෙන එක අහන්නත් දෙයක් ද? පිටරටකදී ලංකාවේ හිටපු කට්ටියකගේ අම්ම කෙනෙක් අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්දිදි දුව ගියා අම්මව බලන්න. මේ දුව ඉංග්‍රීසි ක්‍රමයට හිතන කෙනෙක්. ඉතින් මේ දුව දොස්තර මහත්තයට කියල තියෙනවා මේ අම්ම ව මරණයට පත්වෙන්න ඉන්ජක්ෂන් එකක් ගහන්න කියලා. දොස්තර මහත්තයා එයාගෙන් අහල තියෙනව මේ පවුලේ කි දෙනෙක් ඉන්නවද කියල. ඉතින් තව දරුවෙනා ඉන්නව කිවිවහම එක්කෙනෙක්ගේ කැමැත්තට මේක කරන්න බැහැ. දරුවෝ ඔක්කොම අත්සන් කරන්න ඕනි කියලා. දොස්තර මහත්තය අර දුවට කිවිවා. පස්ස දරුවෙනා හතරදෙනා ම ඇවිල්ල අම්ම ලෙඩ ඇතේ ඉන්නව බලලා අතින් දරුවෙනා අඩල තියෙනවා අපට නම බැහැ අම්ම ව මරන්න අත්සන් කරන්න කියල. බැරිවෙලාවත් දරුවෝ හතරදෙනා ම අත්සන් කළා නම් මරණීන් මත්තෙහ හතරදෙනා ම නිරයේ. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ඇත්ත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ නමක් හැරල මේ ලේකේ කිසි ම කෙනෙක් කර්මයේ හයානකකම පෙන්වල දෙන්නේ තැහැ. මේ සංසාර ගමනේ තියෙන අනතුර බුදුරජාණන් වහන්සේ නමක් හැර වෙන කෙනෙකුට අවබෝධ කර ගන්න ගක්තියකුත් තැහැ. අවබෝධයෙන් ම දන්න නිසයි මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. බාහිර කෙනෙකුට ඒක අවබෝධ කරගන්න තරම් ගක්තියක් තැහැ.

මගුල් ගෙදර යද්දී ආයුධයකින් පහර දීලා.

අන්න ඒ නිසයි අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ඒ නිසයි අපි බුදුරජාණන් වහන්සේ විසින් වදාල ධර්මය සරණ යන්නේ. ඒ නිසයි අපි බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවක මහා සංසරත්ත්‍ය සරණ යන්නේ.

ඒවිතේ අවබෝධ කරන්න තියෙන්නේ වතුරාරය සත්‍යය ධර්මය ම යි. ඒක උපමාවකින් උන්වහන්සේ වදාලේ මෙහෙම යි. ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ ක්වාලය සනීප කරගන්න මහන්සි වෙනවා වගේ මහන්සියක් ඒ වෙනුවෙන් ගන්න ඕනි කියල යි. වතුරාරය සත්‍යය ධර්මය අවබෝධකර ගන්න ඒ වගේ

ලනන්දුවක් තියෙන්න ඕනෑම කියලා උන්වහන්සේ වදාලා. දැන් ඔන්න කෙනෙක් මගුල් ගෙදරක යන්න ලැස්ති වෙනවා. එයා අංත් සාරියක් ඇදුගෙන, මාල දාලා, වළපු දාලා, කොණබේ මල් ගහගෙන පිටත් වෙලා යනවා. අතර මගදී කෙනෙක් හැංගිලා ඉදාලා ආපුදයකින් පහර දෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? ආයේ ගෙදර ගිහිල්ල ඒ ඇදුම අයින් කරල වෙන ඇදුමක් ඇදුගෙන මගුල් ගෙදර යනව ද? තැත්තම් ඉස්පිරිතාලෙල යනව ද? එයා කෙළින්ම යන්නේ ඉස්පිරිතාලෙට. අතින් හැම ගමනක් ම නවත්වල එයා මහන්සි ගන්නේ තුවාලය සතිප කරගන්න. තැත්තම් මැරෙන්න පුළුවන්. අන්න ඒ වගේ හඳුස්සියක් වතුරාරය සත්‍යය අවබෝධ කරගන්න අවශ්‍යය කියල බුදුරජාණන් වහන්සේ වදාලා.

අන්ධබාල පෘතිග්ර්න අයට නම් හඳුසියක් නැහැ

බුදුරජාණන් වහන්සේ දැක්ක අපේ මනසේ ස්වභාවය. අපේ මනසේ ස්වභාවය අපි ගනන් ගන්නේ තැහැ. බරපතලයි කියල තේරෙන්නේ තැහැ. ඒ නිසා ම අපට හඳුසියක් තැහැ. අපි ඉතින් හිතාගෙන ඉන්නේ අපේ ජීවිතේ සාමාන්‍ය වැඩි කටයුතු කරගන්න ගමන් ම හිමිව හිමිව ධර්මය අවබෝධ කරගන්නත් බැරියැ කියල. මේක තමයි සාමාන්‍ය මුළුස්සයාගේ මනසේ ස්වභාවය.

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ වතුරාරය සත්‍යය ගැන තොයෙක් උපමා විෂින් කියල දෙනවා. මේ මේ විදිහට කරන්න. මේ විදිහට පිළිපදින්න කියලා. නුවණ තියෙන කෙනා අවබෝධ කර ගන්නවා. ඒ අනතුර වටහා ගත්තේ තැත්තම් දිගට හරහට වරදිනවා.

මේ උතුම් මොහොතා අනහර ගන්න එපා !

පින්වතුනි, අපේ මේ බුද්ධිය ධර්මය අවබෝධ කිරීමට සූදුසු ආකාරයකට නිර්මාණයිලි ලෙස සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. හැබැයි අපි උන්වහන්සේගේ ධර්මය අපට මිනැං ආකාරයට අර්ථ දක්වන්න ගියෙක්, අපට මිනැං ආකාරයට තොරන්න ගියෙක් අපින් තො මග යනවා. අහන අයත් තො මග යනවා. එහෙම කෙනාට ධර්මය අවබෝධ කර ගන්න හම්බවෙන්නේ



නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ව සරණ යන කෙනා නිහතමානී ග්‍රාවකයෙක් බවට පත්වෙන්න ඕනෑ.

කාමයන් නිසා කොට්ඨර නම් අපි මැරදීමේ කාලා ඇද්ද?

ඩය කොට්ඨර ගහන පැත්තක පවුලක අම්මයි තාත්ත්වය එක දුවෙකයි ප්‍රතේකයි වත්තිපිටි ව්‍යාගෙන කුමුරු වැඩ කරගෙන හිටිය. ඒ ගම්වලට කොට්ඨර ගහන්න පවත් ගත්ත. දැන් එතකොට ඒ මිනිස්සුන්ට අනතුරක් නැද්ද? අනතුරක් තියෙනව. මේ අනතුර දැකපු අම්මයි දරුවා දෙන්නයි කළුපනා කළා මේ ගෙවල් දොරවල් ඉඩක්වම් අල්ලගෙන හරියන්නේ නැ. මේවා දමුල ගිහිල්ල පණ බේරගන්න ඕනි කියල. මේ අය තාත්ත්වට කිවිව “අපි මේවා දාල පැනල යමු” කියල. තාත්තා කිවිවා “මම මේවා දුක්මහන්සි වෙලා හදාගත්තු දේවල්. මම අවුරුදු හතලිස් පහක් තිස්සේ මේකේ ම දි හිටියේ. උඩිල පලයල්ලා. මට ප්‍රශ්නයක් නැහැ” කියල. බලන්න මේ කාමයන් නිසා තාත්ත්ව අනතුර දකින්න බැරුව ඕයා. දරුවා ඒ අනතුර දැක්ක. ඉතින් අම්මයි දරුවා දෙන්නයි පැනල ගිහිල්ල බේරුණා. එදා රෝ ගමට කොට්ඨර ඇවිල්ල මේ තාත්ත්ව ව පෙති පෙති කපල මරල දුම්මා. දක්කද එතකොට අනතුර දකින්නේ නැතිව ප්‍රමාද වෙන එකේ තියන හයානකම්.

ධර්මය හැර වෙන පිහිටික් නැහැ

බුදුරජාණන් වහන්සේලා තමයි අප්‍රමාදී වීම ගැන හදිසිය ගැන වදාරන්නේ. අප්‍රමාදී වෙන්න ඕන, හදිසි වෙන්න ඕන මොකට ද? වතුරාරය සත්‍යය දර්මය අවබෝධ කිරීමට යි.

ඉතින් අපි කුවුරුත් දුක නම් වූ ආරය සත්‍යය අවබෝධ කරගන්න ඕන. දුක හට ගැනීම නම් වූ ආරය සත්‍යය ප්‍රහාණය කරන්න ඕන. දුක නිරුද්ධ වීම පිණීස තියෙන මාරුගය වන ආරය අෂ්‍යාංගික මාරුගය දිල, සමාධි, ප්‍රයුෂ වශයෙන් වඩන්න ඕන. මෙන්න මේ විදිහට වතුරාරය සත්‍යය දර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය පසුව්ලිම අපි සකස් කරගත්තොත් සියලු අනතුරු වලින් නිදහස් වෙලා පූර්ව ආරක්ෂාව තියන ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මේ සංසාර දුකින් නිදහස් වෙන්න අපට පුළුවන් වෙනවා.

දැක කියන්නේ අවබෝධ කළ දුතු දෙයක්

බුදුරජාණන් වහන්සේ දුකට ආර්ය සත්‍යය කියන්නේ මොකක් ද කියල විස්තර වශයෙන් දේශනා කළා. ඉපදීම දුක සි. (ජාතිපි දුක්බා) ජරාවට පත් විම දුක සි. (ජරාපි දුක්බා) මරණයට පත් විම දුක සි. (මරණමිපි දුක්බා) ඒ විතරක් නෙමෙයි රෝග පිඩා වැළදීමත් දුක සි. (විජාධිපි දුක්බා) අප්‍රියන් සමග එක්වීම දුක සි. (අප්‍රියයේහි සම්පයේගේ දුක්බා) ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක සි. (පියේහි විප්පයේගේ දුක්බා) කැමති දේ නොලැබීමත් දුක සි. (යම්පිවිජං හ ලහති තමිපි දුක්බා) මෙහෙම විස්තර කරල උන්වහන්සේ දේශනා කළා මේ මූල්‍ය මහත් දුක ම හකුල්වල කිවවාත් පංච උපාදාන ස්කන්ධය ම දුකයි කියල. (සංඛිත්තේන පංචපාදනක්බන්ධා දුක්බා)

එක එක විදිහට පැලවෙන දේවල් තියෙනවා

මේ බිජ සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාලේ පංච උපාදානස්කන්ධය මූල්‍ය කරගෙන සි. උන්වහන්සේ වදාලා පැලවෙන දේවල් පහක් තියෙනව කියල.

1. මූල් වලින් පැලවෙන දේවල්
2. අතු වලින් පැලවෙන දේවල්
3. පුරුක් වලින් පැලවෙන දේවල්
4. දාම් වලින් පැලවෙන දේවල්
5. ඇට් වලින් පැලවෙන දේවල්

මේ ආකාර පහන් ම පැළ හට ගන්නව. බුදුරජාණන් වහන්සේ අහනවා “මය පැළවෙන දේවල් ඔක්කොම කුණුවෙලා නම්, පොලොව තිබිලා කියල වතුරත් තිබිලා කියලා පැළවෙය දී?” කියල. හිස්සුන් වහන්සේලා පිළිතුරු දෙනවා “පැළවෙන්නේ නැහැ” කියලා. රළගට උන්වහන්සේ අහනවා “පැළවෙන දේවල් හොඳට තියෙනවා නම් පොලොවත් හොඳට තියෙනවා නම්, ඒත් වතුර නැත්තම් පැළවෙය දී?” කියලා. “ලේත් පැළවෙන්නේ නැ” කියලා උන්වහන්සේලා පිළිතුරු දෙනවා.

හේතු නැත්තම් පැළ හටගන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ රේගට පික්මුන් වහන්සේලාගෙන්



අහනවා "මහණෙනි, මේ පැළවෙන දේවල් හොඳට තියනවා නම්, පොලොවත් හොඳට තියනවා නම්, වතුරත් හොඳට තියෙනවා නම් මොකද වෙන්තේ?" කියලා. හිසුළුන් වහන්සේලා පිළිතුරු දෙනවා "එතකොට නම් පැළවෙන දේවල් හොඳට මූල් ඇදලා, හොඳට අතු ඉති විසිරිලා හොඳින් වැශේනවා" කියල.

රේට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා "පින්වත් මහණෙනි, මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයන් ඔහුන් ඔය විදිහම සි" කියලා. උන්වහන්සේ වදාලා මේ රුප, වේදනා, සංඝා, සංඛාර කියන හතර හරියට පොලොව වගේ කියලා. පැළවෙන දේ තමයි වික්ද්‍යාණය. තණ්හාව තමැති වතුරෙන් තමයි තෙත් වෙවි වැශේන්නේ කියලා. අපි දන්නවා පොලොවට වතුර දාපුවහම පොලොව තෙමෙනවා. හොඳට තෙතමනය තියෙන පොලොව ඇතුළට මූල් විහිලා ගිහිලා, පොලොවේ පිහිටා, වතුරෙන් තෙම් තෙම් තමයි ගහක් වැශේන්නේ. එතකොට පොලොවත් තෙමෙන්න ඔහා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ම රුප, වේදනා, සංඝා, සංඛාර කියන පොලොවත් වික්ද්‍යාණය කියන පැළයන් තණ්හාවෙන් තෙම් තමයි මේ පංච උපාදානස්කන්ධය වැශේන්නේ කියලා.

මෙන්න මෙහෙම සි වික්ද්‍යාණය තියෙන්නේ

බුදුරජාණන් වහන්සේ මේකදි බොහෝම ලස්සනට විස්තර කරනව (රුපුපය හික්බවේ වික්ද්‍යාණය තිවිධිමානං තිවිධියෙන) "පින්වත් මහණෙනි, වික්ද්‍යාණය තිබුණෙන් තිබෙන්නේ රුපයේ බැසගෙන ම සි. (වේද්‍යාපය හික්බවේ වික්ද්‍යාණය තිවිධිමානං තිවිධියෙන) වික්ද්‍යාණය තිබුණෙන් තිබෙන්නේ වේදනාවේ බැසගෙන ම සි. (සංඛ්‍යාපය වා හික්බවේ වික්ද්‍යාණය තිවිධිමානං තිවිධියෙන) වික්ද්‍යාණය තිබුණෙන් තිබෙන්න සංස්කෘතාවේ බැසගෙන. (සංඛ්‍යාපය වා හික්බවේ වික්ද්‍යාණය තිවිධිමානං තිවිධියෙන) වික්ද්‍යාණය තිබුණෙන් තියෙන්න සංස්කාරයේ බැසගෙන."

එම් විතරක් නෙවෙයි උන්වහන්සේ වදාලා "(රුප)රම්මණය" වික්ද්‍යාණය තිබුණෙන් තිබෙන්න රුපයේ පැත්තට හැරිලා.

(වේදනාරම්මත්‍ය) වේදනාවේ පැත්තට ම හැරිලා. (සක්ෂ්‍යාරම්මත්‍ය) සක්ෂ්‍යාව පැත්තට ම හැරිලා. (සංඛ්‍යාරම්මත්‍ය) සංස්කාර පැත්තට ම හැරිලා.

වික්ද්‍යාරුණය පහිටන්හෙන් ගය විකෝ ම තමයි

ඒ විතරක් නොමෙයි වික්ද්‍යාණය තිබූණෙන් තිබෙන්නේ රුපයේ පිහිටිලා. (රුපං පතිවිධි) වේදනාවේ පිහිටිලා (වේදනා පතිවිධි) සංයුතාවේ පිහිටිලා (සක්ෂ්‍යාරම්මතිවිධි) සංස්කාර වල පිහිටිලා (සංඛ්‍යාර පතිවිධි තන්දුපසේවිතං) තණ්හාවෙන් තෙත් වෙවි තමයි වික්ද්‍යාණය (පුද්ධිං විරූළේනිං වේශ්‍රූළ්ලං ආප්‍රේෂයා) වඩා වර්ධනය වෙලා විපුල බවට පත්වෙන්නේ.” එතකොට රුපයේ පිහිටිලා, වේදනාවේ පිහිටිලා, සක්ද්‍යාවේ පිහිටිලා, සංස්කාර වල පිහිටිල තණ්හාවෙන් තෙත් වෙවි තමයි වික්ද්‍යාණය වැශ්චින්නේ. වඩා වර්ධනය වෙන්නේ. විශාල බවට පත්වෙන්නේ.

එහෙම නම් පින්වතුනි, මේ පංච උපාදානස්කන්ධ ත්‍රියාවලිය ගහක වැඩිම හා සමාන යි. අපි මේක විස්තර වශයෙන් හොඳට තේරුම් ගන්න යින.

රුපය කියන්නේ නැසි වැනසෙන නිසයි

අපි දත්තව බුදුරජාණන් වහන්සේ වදාලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේට තමයි රුපය කියන්නේ කියලා. ඇයි සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දේට රුපය කියන්නේ? නැසි වැනැසි යන නිසයි. උත්වහන්සේ පෙන්වලා දුත්තා. සතර මහා ධාතු ගැන මෙන්න මේ විදිහට බලන්න කියලා. පයිවි ධාතුව පොලොවට පස්වෙලා යන දෙයක් හැරියට බලන්න කිවිවා. ආපේ ධාතුව ජලයේ දිය වී යන දෙයක් හැරියට බලන්න කිවිවා. තේරු ධාතුව උණුසුමට අයිති දෙයක් හැරියටත්, වායෝ ධාතුව හමාගෙන යන ස්වභාවයට අයිති දෙයක් හැරියටත් බලන්න කිවිවා.

මේව තියෙන්නේ අපි තුළ ම යි

ඒ විතරක් නොමෙයි බුදුරජාණන් වහන්සේ අපේ ගරීරයේ තියන සතර මහා ධාතු කොටසුත් වෙන් වෙන් හැරියට බෙද බෙදා

පෙන්නුවා. පයිවි ධාතුව හැටියට මේ ගෝරයේ තියෙන කෙසේ, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුල්, වකුගබු, හදවත, අක්මාව, දළඹුව, බචිදිව, පෙනහඟ, මහා බචවැල්, කුඩා බචවැල්, අමාය, අසුවි, හිස්මොල මේව තමයි බලන්න කිවේ.

ආපේ ධාතු හැටියට අපේ ගෝරයේ තිබෙන පිත, සෙම, සැරව, ලේ, බිහැය, මේදය, කළුල්, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුල්, මුතු ආදී දේවල් බලන්න කිවිවා.

තේපේ ධාතුව හැටියට අපේ ගෝරයේ තිබෙන අසනීපයක් හැඳුනුම කය කවන උණුසුම, දිනෙන් දින කය දිරවන උණුසුම, කය විශේෂයෙන් ද්වන උණුසුම, ගන්නා ආහාර පාන දිරවන උණුසුම මෙන්න මේවා බලන්න කිවා.

ර් ලගුට අපේ ගෝරයේ තිබෙන වායෝ ධාතුව හැටියට උඩට ගමන් කරන වාතය, පහළට ගමන් කරන වාතය, කුස තුළ පවතින වාතය, බච වැල්, නහර, ඩමනි, තුළ පවතින වාතය, අවයව සොලවන්න උපකාරී වන වාතය, ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය කියන මේවා වායෝ ධාතුව හැටියට වෙන් කරල බලන්න කිවා.

රුපය තුළ විස්කේකුණය බැස ගන්නවා

බුදුරජාණන් වහන්සේ මේ විදිහට වෙන් වෙන වගයෙන් බෙදාල පෙන්නපු සතර මහා ධාතු කොටස් ඔක්කොම එකතු කළාම ගෝරයක් හැදෙනවා. ඒක තමයි රුපය.

බුදුරජාණන් වහන්සේ වදාලා විස්කේකුණය මේ රුපයේ බැස ගෙන තිබෙනව කියලා. විස්කේකුණය රුපයේ බැස ගන්නේ නැත්තම් රුපය මුල් වෙලා විස්කේකුණයක් හට ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ විස්කේකුණය රුපයේ බැස ගෙන නැත්තම් වක්බූ විස්කේකුණය (ඇශේෂ විස්කේකුණය) හට ගන්න විදිහක් නැහැ. විස්කේකුණය රුපයේ බැස ගෙන නැත්තම් සෝත විස්කේකුණය (කණේ විස්කේකුණය) හට ගන්න විදිහක් නැහැ. විස්කේකුණය රුපයේ බැස ගෙන නැත්තම් සාහ විස්කේකුණය හට ගන්න විදිහක් නැහැ. විස්කේකුණය රුපයේ බැස ගෙන නැත්තම් ජ්වහ විස්කේකුණය හට ගන්න විදිහක් නැහැ. විස්කේකුණය රුපයේ බැස ගෙන නැත්තම්

කාය විස්කුදාණය හට ගන්න විදිහක් නැහැ. ඒ විතරක් නෙමෙයි විස්කුදාණය රුපයේ බැස ගෙන නැත්තම් මතෙන් විස්කුදාණය හට ගන්න විදිහකුත් නැහැ. එහෙම නම් අපට හොඳවම තේරෙනව විස්කුදාණය රුපයේ බැස ගෙන සි පවතින්නේ කියලා.

කශම දුකිනකොට ම කටට කෙළ උනනවා

දින් අපි මෙහෙම හිතමු. අපිට රසවත් ආහාරයක් සිහිකරනකොට ම කටට කෙළ උනනවා නේද? සිතුවිල්ලක් සිහි කරපුවහම කටට කෙළ උනන්නේ ඇයි? ඒකට හේතුව තමයි විස්කුදාණය රුපයේ බැසගෙන තිබීම. ත්‍යාගාචෙන් පෙරිල තිබීම. ඒ නිසයි ඒක වෙන්නේ. හිතට ද්වේෂයක් ඇති උනත් ඒක ගරීරයට දූනෙනවා. රාගයක් ඇති උනත් ගරීරයට දූනෙනවා. බලන්න එතකොට විස්කුදාණයේ ක්‍රියාකාරීත්වය කොයි තරම් විදිහට රුපය තුළ බැසගෙන තියනවද කියලා. ත්‍යාගාචෙන් තෙම් තෙම් තමයි මේක තියෙන්නේ. ඒ නිසා කාටවත් අපිව ත්‍යාගාචෙන් නිදහස් කරන්න බැහැ. “අනේ අපි ව සංසාර දුකින් නිදහස් කරවන්න කවුරුත් නැදේද?” කියල හිතුවට වැඩක් නැහැ. මේක බාහිර කෙනෙකුගේ ක්‍රියාවක් නෙවෙයි. මේක හේතුව්ල ධර්මයක් තුළ සිදුවෙවිව සිදු වීමක්. ඒ නිසා හේතුව නැති කරනකම් ම එලය හැදෙනවා.

ස්පර්ශයක් නැත්තම් චේදනාවක් කොයින් ද?

ර්ලගට අපි මේ විදිහට ම චේදනාව ගැනත් තේරුම් ගන්න ඕන. වේදනාව කියල කියන්නේ විදිමට. විදිම් තුනක් තියෙනවා. සැප විදිම, දුක් විදිම, උලේක්ඡා විදිම කියලා. යම් තැනක ස්පර්ශයක් හට ගන්නවා නම් එතන විදිමක් තියෙනවා. එහෙම නම් මේ වේදනාව කියන එක ස්පර්ශයෙන් හැදෙන එකක්.

ස්පර්ශය කියල කියන්නේ කරණු තුනක එකතු වීමට. ආයතන හය තුළ ම ස්පර්ශය ඇති වෙනවා. ඒ කියන්නේ,

- අභාස තුළ කරණු තුනක විකතු වීම සිද්ධ වෙනව
- කතු තුළ කරණු තුනක විකතු වීම සිද්ධ වෙනව
- භාසය තුළ කරණු තුනක විකතු වීම සිද්ධ වෙනව



- දිව තුළ කරණු තුනක එකතු වීම සිද්ධ වෙනව
- කය තුළ කරණු තුනක එකතු වීම සිද්ධ වෙනව
- මහස තුළ කරණු තුනක එකතු වීම සිද්ධ වෙනව

කරුණු දෙකකින් ස්පර්ශයක් වෙන්තේ නැහැ.

ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් කරුණු තුනක් ම එකතු වෙන්න ඕන. ඇහෙන් රුපයක් දකිනකාට ඇහැයි, රුපයයි, වික්ද්‍යාණය යි එකතු වෙනව ඒක තමයි ඇසේ ස්පර්ශය කියන්තේ.

කණින් ගබ්දයක් අහනකාට කයයි, ගබ්දයයි, වික්ද්‍යාණය යි එකතු වෙනවා. ඒක තමයි කණේ ස්පර්ශය කියන්තේ.

නාසයෙන් ගද සුවදක් විදිනකාට නාසයයි, ගද සුවදයි, වික්ද්‍යාණයයි එකතු වෙනවා. ඒක තමයි නාසයේ ස්පර්ශය කියන්තේ.

දිවෙන් රසයක් විදිනකාට දිවයි, රසයයි, වික්ද්‍යාණයයි එකතු වෙනවා. ඒක තමයි දිවේ ස්පර්ශය කියන්තේ.

කයෙන් පහසක් දුනගනනකාට කයයි, පහසයි, වික්ද්‍යාණය යි එකතු වෙනවා. ඒක තමයි කයේ ස්පර්ශය කියන්තේ.

මනසට අරමුණක් දැනෙන කාට මනස යි අරමුණ යි වික්ද්‍යාණය යි එකතු වෙනව. ඒක තමයි මනසේ ස්පර්ශය කියන්තේ.

ස්පර්ශය යම් තැනක භට ගන්නව නම් එතන තියෙන්තේ විදීම. එහෙනම් විදීම භට ගන්නත් වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය උපකාරී වෙනවා. ඒ කියන්තේ ස්පර්ශය තුළයි වික්ද්‍යාණය තියෙන්තේ. ස්පර්ශය නිසා නම් විදීම ඇති වෙන්තේ. අපි යම් සැපක් හරි, දුකක් හරි, උපේෂ්ඨාවක් හරි විදිනකාට ඒ විදීම තුළ වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය ඇතුළත් වෙලා තියෙනවා. එතකාට අපි මොකද කරන්තේ? විදීමට ඇඟම් කරනවා. අන්න එතකාට තණ්හාවෙන් තෙත් වෙනවා. ඒ නිසා වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය තමයි ඉදිරියට යන්තේ. එහෙම නැතුව විදීම කියල කියන්තේ වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය පරිබාහිර එකක් නොවේයි. එහෙනම් විදීම තුළත් වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය තමයි තියෙන්තේ කියල අපි තේරුම් ගන්න ඕන.

හඳුනගන්නේ සකස්කළුවෙන්

ඊ ලගට බුදුරජාණන් වහන්සේ වදාලා සකස්කාව තුළත් වික්ද්‍යාණය බැසගෙන තියෙනවා කියලා. සකස්කාව අරමුණු කරගෙන තමයි වික්ද්‍යාණය තියෙන්නේ. ඒ කියන්නේ සංඝාවේ පිහිටිල තමයි වික්ද්‍යාණය තියෙන්නේ කියල උන්වහන්සේ දේශනා කළා.

සංඝාව කියන්නේ හඳුනාගැනීමට. සංඝාව හය ආකාර යි.

- අධික් රූප හඳුන ගන්නව.
- කත්තින් ගබ්ද හඳුන ගන්නව.
- නාසයෙන් ගෙදුවලද හඳුන ගන්නව.
- දිවෙන් රස හඳුන ගන්නව.
- කයෙන් පහස හඳුන ගන්නව.
- මහකින් අරමුණු හඳුන ගන්නව.

මේ හඳුනා ගැනීම ඇති වෙන්නෙනත් ස්ථරාගය නිසයි. යම් තැනක ස්ථරාගය තියෙනව නම් හඳුනා ගැනීම තිබෙන්නෙනත් එතන ම යි. එහෙනම් ඇහැ යි, රුප යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන රුපයක් හඳුනගන්න.

කණ යි, ගබ්දය යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන ගබ්දයක් හඳුනගන්න.

නාසය යි. ගද සුවද යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන ගද සුවදක් හඳුනගන්න.

දිව යි, රසය යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන රසයක් හඳුනගන්න.

කය යි, පහස යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන පහසක් හඳුනගන්න.

මනස යි, අරමුණු යි, වික්ද්‍යාණය යි එකතු වෙන්න ඕන අරමුණක් හඳුන ගන්න.

මෙන්න මේ හඳුනාගැනීම තුළ වික්ද්‍යාණයේ කියාකාරිත්වය



තියෙනවා. ඒ නිසා හඳුනාගන්න දේ කෙරෙහි තණ්හාට ඇති වෙනවා. තණ්හාට ඇති වෙනකාට දිගින් දිගට ම පවතින්නේ වික්ද්‍යාණයේ ක්‍රියාකාරීත්වය ම සි. එතකාට,

රූපය තුළත් වික්ද්‍යාණය බසුගෙන තියෙනවා.

වේදනාට තුළත් වික්ද්‍යාණය බසුගෙන තියෙනවා.

සංඛ්‍යාව තුළත් වික්ද්‍යාණය බසුගෙන තියෙනවා.

සංස්කාර වල විතරක් නැති වෙයි ද?

ර්ලගට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාරවලත් වික්ද්‍යාණය බැසුගෙන තියෙනවා. පංච උපාධානස්කන්ධයේ දී බුදුරජාණන් වහන්සේ සංස්කාර කියල විස්තර කරන්නේ වේතනාට ම සි. උන්වහන්සේ වදාලාල ඒකට වචනයක් සංවේතනා කියල. දැන් එතකාට වේතනාට ඇති වෙන්නේ කුමක් ප්‍රත්‍යාග්‍යන් ද? ස්පර්ශය ප්‍රත්‍යාග්‍යනුයි.

අස තුළ වේතනාට ඇතිවුණු හැම වෙලාවක ම ඒක ඇතිවෙලා තියෙන්නේ ස්පර්ශය නිස සි. ඒ කියන්නේ ඇසයි, රුපයයි වික්ද්‍යාණය සි එකතු වීම නිසයි. කණට දැනෙන ගබ්දයක් ගැන වේතනාට ඇති වෙන්නේ කණයි, ගබ්දයයි, වික්ද්‍යාණය සි එකතුවෙවිව නිසයි. නාසයට දැනෙන ගඟ සුවද ගැන වේතනා ඇති වෙන්නේ නාසයයි, ගඟසුවද සි, වික්ද්‍යාණය සි එකතු වීම නිසයි. දිවට දැනෙන රස ගැන වේතනා ඇති වෙන්නේ දිව සි, රසය සි, වික්ද්‍යාණය සි එකතු වීම නිසයි. කයට දැනෙන පහස ගැන වේතනා ඇති වෙන්නේ කය සි, පහස සි, වික්ද්‍යාණය සි එකතු වීම නිසයි.

මනසට දැනෙන අරමුණු ගැන වේතනා ඇති වෙන්නේ මනස සි, අරමුණු සි, වික්ද්‍යාණය සි එකතුවීම නිසයි. එහෙම නම් වේතනා ඇති වෙන්න මූල් වෙලා තියෙන්නේත් ස්පර්ශය ම සි.

වික්ද්‍යාණයෙන් තොර ස්පර්ශයක් නැහැ.

දැන් බලන්න වේදනාට ඇති වෙන්න මූල් වුනෙන් ස්පර්ශය ම සි. ඒ ස්පර්ශය තුළ වික්ද්‍යාණයේ ක්‍රියාකාරීත්වය තියෙනවා.

සක්ෂේකුව ඇති වෙන්න මුල් උනෙත් ස්පර්ශය ම යි. සංස්කාර ඇති වෙන්න මුල් වුනෙත් ස්පර්ශය ම යි. මේ ස්පර්ශය තුළ වික්ෂාණයේ ක්‍රියාකාරිත්වය තියෙනවා. එහෙමත් ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් ම විදිම, හඳුනා ගැනීම, වේතනා පහළ වීම කියන මේ ඔක්කොට්ම එකකයි සිදු වෙන්නේ. ඒ ඔක්කොට්ම මුල් වුන් වික්ෂාණයේ ක්‍රියාකාරිත්වය යි.

පටලවාගෙන අමාරුවේ වැවෙන්න එපා !

බුදුරජාණන් වහන්සේ රුප, වික්ෂාණ, වේදනා, සක්ෂාදා, සංඛාර කියල පෙළගස්වන්නේ නැතිව රුප, වේදනා, සක්ෂාදා, සංඛාර, වික්ෂාණ කියල දූම්මෙ ඇයි? රුප, වේදනා, සංඛාදා, සංඛාර, කියන හතරට ම වික්ෂාණය මුල් වෙන නිසයි අන්තිමට දාලා තියෙන්නේ. එතකාට වික්ෂාණයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බල පවත්වන්නේ රුප, වේදනා, සක්ෂාදා, සංඛාර කියන මේ හතරේ බැසගෙන. මේ හතර ම අරමුණු කරගෙන. මේ හතරේ ම පිහිටා තේඟාවෙන් තෙම් තෙම් තියෙන්නේ. තේඟාවෙන් තෙම් තෙම් තියෙන නිසයි මේක පැලවෙන්නේ.

වික්ෂාදාණය විතරක් පාවෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේල දේශනා කරනවා “(යෝ හික්බවේ ජීවි වදෙයය) පින්වත් මහණෙනි, කඩුරුහර කෙනෙක් මෙන්න මෙහෙම කිවිවොත් (අභමක්කුදාතු රුප) රුපයෙන් තොරව, (අක්කුදාතු වේදනාය) වේදනාවෙන් තොරව, (අක්කුදාතු සක්ෂාදාය) හඳුනාගැනීමින් තොරව, (අක්කුදාතු සංඛාරේනි) වේතනාවකින් තොරව, (වික්ෂාදාතුස්ස ආගතිං වා) වික්ෂාදාණයක් එනව කියල හරි (ගතිං වා) යනව කියල හරි (ඉතිං වා) වූතවෙනව කියල හරි (උප්පතිං වා) උපදිනව කියල හරි (වුද්ධිං වා) වැඩෙනව කියල හරි (වේපූල්මෙං වා) වඩාත් වර්ධනය වෙනව කියල හරි (වේපූල්මෙං වා) විපූලවට පත්වෙනව කියල හරි (පක්කුපෙස්සාමිති) මම කියනව කියල කඩුරුහර කිවිවොත් (නේතා දිහා විර්තිති) ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි” කියල.

මෙකකදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව ම දේශනා කළා. කඩුරුහර කිවිවොත් රුපයෙන් තොරව, වේදනාවෙන් තොරව,



සංයුත්වෙන් තොරව, සංස්කාරයෙන් තොරව, වික්ද්‍යාණයක් යනව කියල හරි, එනව කියල හරි, වික්ද්‍යාණයක් වූත වෙනව කියල හරි, උපදිනව කියල හරි, වැඩිනව කියල හරි, වික්ද්‍යාණයක් විපුල බවට පත්වෙනවා කියල හරි, ඒක නම් සිද්ධවෙන්නේ නැති දෙයක් කියල. වික්ද්‍යාණය ගැරිරයෙන් බැහැර වුණෙන් ඉවරයි. එතකොට අපට පැහැදිලි ව ම ජේනවා වික්ද්‍යාණය තිබුණෙන් තිබෙන්නේ රුපයේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සඳ්ද්‍යාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන තණ්හාවෙන් තත් වෙවි කියල.

බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට වදාලා “යම විදිහකින් මේ ගැරිරයෙන් ආයුෂක්, උණුසුමත්, වික්ද්‍යාණයත් බැහැර උනොත් වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ මේ ගැරිරය පොලොවට පස වෙලා යනවා” කියල. එතකොට අපි තේරුම් ගන්න ඕනෑම වික්ද්‍යාණය බැහැර වුණෙන් කියන කොට ඒ බැහැර වෙන්නේ තනි වික්ද්‍යාණයක් නොමෙයි. රුපය සහිත, වේදනාව සහිත, සංයුත සහිත, සංස්කාර සහිත වික්ද්‍යාණයක් තමයි මේ ගැරිරයෙන් බැහැර වෙන්නේ.

මේව පවත්වන්න පළම්ප්‍රනයන් ඉන්න බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටිය.

එහෙම නම් අපට ජේනව රුපයෙන් තොර, වේදනාවෙන් තොර, සඳ්ද්‍යාවෙන් තොර, සංස්කාරයෙන් තොර පූදෙකලා වික්ද්‍යාණයක් ලෝකක් වෙන කොහොමත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ඒක ඉතා පැහැදිලිව දේශනා කරල තියෙනවා.

මේ ධර්මයේ තුන් තේරවිලි තොරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේලා දන්නව සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ස්වභාවය. ඒ නිසා තමයි මේව මෙව්වර සරල උපමා වලින් විස්තර කරල තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය දිගින් දිගට ම පවතින්නේ පරිවිච සමුප්පාදයට අනුව සි. එහෙම නම් පරිවිච සමුප්පාදය තුළ හැදෙන්නේ පංච උපාදානස්කන්ධය ම සි. පංච උපාදානස්කන්ධයන්ධය තුළ හැදෙන්නේ පරිවිච සමුප්පාද ක්‍රියාවලිය සි.

පංච උපාදානස්කන්ධය තුළ දුකා සකස් වෙනවා

පංච උපාදානස්කන්ධය තුළ පටිච්චසමුප්පාදය හැදෙන හැරී බුදුරජාණන් වහන්සේ ඉතාමත් ලස්සනට පෙන්වල දිලා තියෙනවා. සමාධි හාවතා සූත්‍රයේ දී.

උන්වහන්සේ වදාලා “මහතෙනි, යම් කිසි කෙතෙක් රුපය සතුවින් පිළිගන්නව නම් (රූපං අණිතන්දති) ඒ ගැන සතුවින් කතා කරනව නම් (අණිවදති) රුපය තුළ සතුවින් බැස ගන්නව නම් (අභේශ්ඛ්‍යාය තිවිධිති) ඒ කෙනාට ත්‍යෙහාව උපදිනව කියල. (උජ්පේශ්ඛධිති තත්ත්වි) රුපය කෙරෙහි යම් කිසි ඇලීමක් ත්‍යෙහාවක් ඇත්තාම අන්න එයා ඒ රුපයට බැඳී යනවා. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදිනවා. ඉපදිවිව කෙනාට තියෙන්නෙ ජරා, මරණ, ගොක්, වැළැම්, දුක්, දොම්නස් සියල්ල ම විදින්න සිදුවීම යි.”

අන්න එතකොට අපට පැහැදිලි ව පේනවා මේ රුප, වේදනා, සක්ද්‍යා, සංඛාර, වික්ද්‍යාණ කියන මේවා සතුවින් පිළිගැනීමෙන් තමයි ත්‍යෙහාව ඇති වෙන්නේ. මේව පිළිගැනීම නිසා ත්‍යෙහාව ඇති වෙවිව ගමන්ම සිද්ධ වෙන්න පටිච්චසමුප්පාදය සකස් වෙන එක.

දුකා අවබෝධ කලේළාත් විතරය මේකෙන් නිදහස් වෙන්නේ

මේකෙන් නිදහස් වෙන්න නම් රුපය අවබෝධ වෙන්න මින. වේදනාව අවබෝධ වෙන්න මින. සක්ද්‍යාව අවබෝධ වෙන්න මින. සංස්කාර අවබෝධ වෙන්න මින. වික්ද්‍යාණය අවබෝධ වෙන්න මින. මෙක අවබෝධ තො වන තාක් මේ පංච උපාදානස්කන්ධයට ම අනුවලවා දිගින් දිගට ම මේ සංසාරේ යන්න අපට සිද්ධ වෙනවා.

දැන් අපි මේ රුපය පරිහරණය කරන්නෙ රුපය කෙරෙහි ආගාවක් ඇති කර ගෙන යි. ඒ කියන්නෙ අපේ ගරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත් ආදි සතර මහා දාතුන්ගෙන් හටගත්තු මේ රුපය කෙරෙහි ඇලීමක් ආගාවක් තියෙනවා. ඒ විතරක් නොමෙයි



අපි විදින්තෙනත් ආයාව ඇතිවෙන ස්වභාවයෙන් ඉදගෙන සි. අපි හඳුනාගත්තෙනත් ආයාව ඇතිවෙන ස්වභාවයෙන් ඉදගෙන සි. වේතනා පහළ කරන්තෙනත් ආයාව ඇතිවෙන ස්වභාවයෙන් ඉදගෙන සි. එතකොට සම්පූර්ණයෙන් ම වික්ද්‍යාණය රට අනුරූප ව සකස් වෙනවා.

සේ පැල කර කර ඉඳුලා හරියන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුලින් බලනකොට දීර්ඝ කාලයක් තිස්සේ ඉදන් සංසාරට මුල් ඇද ඇද ත්‍යෙනාවෙන් තෙත් වෙවි තමයි මේ වික්ද්‍යාණය තමැති ගසල වැඩිල තියෙන්තේ. යම් ද්වසක පොලොවට වතුර වැවෙන්නේ නැත්ත්ම මේ ගහට පැපුව් සාරය උරාගන්නේ නැති ව මුල් රික මැරෙන්න පටන් ගන්ත්ව. ඊට පස්සේ මොකද වෙතෙන්? මේ ගහත් මැරිල යනව. අපි සංසාරේ මෙව්වර කාලයක් කර කර ආවේ ගහ මරපු එක තෙමෙයි. වතුර දම දමා පැල හිටවපු එකයි. පැල හැඳුන වැඩුණ ගෙඩි හැදිල ආයෙමත් පැල වුණා. වතුර දුම්ම, ආයෙමත් පැල හට ගත්ත. මෙන්න මේ විදිහට දිගින් දිගට ම ගසක් පවත්වන්න පුළුවන්. නැවත නැවත ගස් හිටවමින් පවත්වන කොට ඒ ගසේ නැතිවිමක් බලාපොරාත්තු වෙන්න පුළුවන් ද? බැහැ.

ආර්ය අභ්‍යාංගික මාර්ගය විනර ම සි තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාලා යමිකිසි කෙනෙක් මේ ආර්ය අභ්‍යාංගික මාර්ගය අනුගමනය කරල පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණා නම්, හරියට අර පොලොවී හිටවපු ගහ වෙට්ට හාරලා සැවැන්දරා මුලක් තරම් මුල් කැල්ලක්වත් ඉතිරි කරන්නේ නැතිව ගලවල ඒ ගහ කැලී කැලී වලට කපල අවශ්‍ය දාල හොඳට වේලල ගිණී තියනව වගේ වැඩික් කියලා.

බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගස ගැන කියන උපමාව කොට්ටුව ලස්සන ද කියල. පංච උපාදානස්කන්ධයේ කියාකාරිත්වය නැතිකරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ම සි කියල උත්ත්වහන්සේ වදාලා.

අවිද්‍යාව දුරට වෙන කම් අපි අලුරෝ ම සි ඉන්නේ.

නමුත් කෙනෙකුට මේක එක පාරට ම කරන්න බැහැ. එකට හේතුව එයා රුපය තමා කියල හිතා ගෙන ඉන්නවා. අවබෝධයක් නැති නිසා ම වේදනාව තමා කියල හිතාගෙන ඉන්නවා. සංස්ක්‍රීතාව ගැනත් අවබෝධයක් නැති නිසා සංස්ක්‍රීතාව තමා කියල හිතා ගෙන ඉන්නවා. වේතනාව ගැන අවබෝධයක් නැති නිසා වේතනාව තමා කියල හිතා ගෙන ඉන්නවා. විස්ක්‍රීතාණය ගැනත් අවබෝධයක් නැති නිසා විස්ක්‍රීතාණය තමා කියල හිතා ගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට සක්කාය දිටියිය තුළ බැස්ගෙන ඉන්න කෙනාට හේතු එල දහමක ක්‍රියාකාරිත්වය පෙනෙන්නේ නැතුව යනව.

හේතු-එල දහමක ක්‍රියාකාරිත්වය පෙනෙන්නේ නැති තාක් එයා ඉන්නේ අවිද්‍යාව තුළ තමයි. අවිද්‍යාව තුළ ඉන්නේ කෙනාට අවබෝධය ඉඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරල දුන්නේ,

- අවබෝධ කළයුතු දුක ගැන කිසිම අවබෝධයක් නැතිකම
- ප්‍රහාණය කළයුතු දුක්ඛ සමුද්‍ය ගැන කිසිම අවබෝධයක් නැතිකම
- සාක්ෂාත් කළයුතු දුක්ඛ නිරෝධය ගැන කිසිම අවබෝධයක් නැතිකම
- වශිය යුතු ආර්ය අඡ්ධාංශික මාර්ගය ගැන කිසිම අවබෝධයක් නැතිකම

කියන මේ වතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව ඇති වි තිබෙන අනවබෝධය ලෙසයි.

අවබෝධයක් නැති නිසා ම විකාර කරනවා

අවබෝධයක් නැති කෙනා විමුක්තිය පිණිස එක එක දේවල් කරනවා. අපි හිතමු කෙනෙකුට මේ කය නිසා දුක් ඇති වෙනවා. මනස නිසාත් දුක් ඇති වෙනවා. නමුත් මෙයා මාර්ගය දන්නේ නැහැ. ඒ නිසා එයා කළේපනා කරනවා මේ රුප, වේදනා, සංස්ක්‍රීතා, සංඛාර නැත්තම් කොච්චර හොඳයි ද කියල කළේපනා කරල එයා මොකද කරන්නේ? අසංස්ක්‍රීතය වෙනවා. ඒ කියන්නේ අතිතය



හිතන්නෙන් නැති ව අනාගතය හිතන්නෙන් නැතිව වර්තමානය එයා අතහරිනවා. වර්තමානය අතහරින කොට අතහරිනකොට එයාට මොකද වෙන්නේ? නින්ද ගියා වගේ නො දැනී යනවා. ඒකට කියන්නෙන අසක්ෂිය කියල. මේක අවබෝධයක් තුළ සිද්ධවෙන එකක් නෙමෙයි. මට මේ වගේ අය ඉන්දියාවෙදි හමුබවෙලා තියෙනවා. ර්ට පස්සේ හිත යි කය යි දෙක ම මොකුත් දන්නෙන නැති තත්ත්වයක පවත්වන්න පංච උපාදානස්කන්ධය සකස් වෙනව. ඒකට එයා ඇශ්‍රුම් කරනවා. නමුත් ඒකට එයා ඇශ්‍රුම් කරන බව වත් එයාට තේරෙන්නෙන නැහැ. ඒ නිසා ම නිරෝධය කියල මේ අය රුවටෙනවා.

නිවන කියන්නෙන තණ්හාව ස්ථය වීම ම යි

අසක්ෂිය තුළ පවතින්නෙන සක්ෂාවක් නැති ව නින්දකට පත්වෙලා ඉන්නව වගේ ස්වභාවයක්. ඒක සමාධියක් තුළින් පුරුදු වෙන්න පුළුවන් එකක්. අසක්ෂි සමාධිය තුළ ඉන්න කෙනාට දුක ගැන අවබෝධයක් නැහැ. තණ්හාව ගැන අවබෝධයක් නැහැ. ආරය අඡ්‍යාංගික මාර්ගයක් නැහැ. කිසි දෙයක් දන්නෙන නැහැ. අසක්ෂි සමාධියක් වඩින්න වතුරාර්ය සත්‍යය ඕන නැහැ. අසක්ෂි සමාධියේ ඉන්න කෙනා ඒකට ඇශ්‍රුම් කරල මරණයට පත්වෙනකොට අසක්ෂිතාවෙල ගිහින් උපදිනවා. අසක්ෂි ලොකේ ඉපදුනා කියන්නෙන කළුප ගානක් තිදුගත්ත වගේ එකක්. ඇහැරෙන කොට ඒ නින්ද ඉවරයි. ඒ වගේ ම යි ඒ කර්මය විපාක දිල අවසන් වූණාට පස්සේ සිහිය උපදිනව. ඒ කියන්නෙන එයාට සක්ෂාවක් උපදිනව. එතකොට එයා අසක්ෂි තලයෙන් වූතවෙලා ආයෙ කොහො හරි උපදිනව. මේක විහව තණ්හාවත් එකක් සිද්ධ වෙන එකක්.

අවබෝධ කරල ම යි ගැලවෙන්න තියෙන්නේ.

මෙකන් ගැලවෙන්න තියෙන්න රුපය අවබෝධ කරල, වේදනාට අවබෝධ කරල, සක්ෂාව අවබෝධ කරල, සංස්කාර අවබෝධ කරල, වික්ෂාණය අවබෝධ කරල ම යි. මේ පංච උපාදානස්කන්ධයේ සැබැං තත්ත්වය අවබෝධ කිරීමෙන් මිසක් දුකෙන් තිදිහස් වෙන්න කුමයක් නැහැ. අපිට මේක අවබෝධ කරන්න

තියෙන ලොකුම ගැටළුව තමයි සක්කාය දිවිධිය ප්‍රහාණය කරන්න උපකාර වෙන්නේ පටිච්ච සමූප්පාදය පිළිබඳ දැනීම සි. ඒ වගේ ම පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනීමත් විශේෂයෙන් අපට උපකාර වෙනව. මේ ගැන දැනීමක් නැති කෙනෙකුට සක්කාය දිවිධිය නම් ප්‍රහාණය කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා කියවල ඒ අනුව ම බලන්න ඕනෑම. ඒ වහන වලට තියෙන අර්ථ වැරදුණාත් දිගින් දිගට ම වරදිනව.

ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයට පැමිණෙන්නේ සක්කාය දිවිධිය ප්‍රහාණය කරපු ද්‍රව්‍යට සි

බුදුරජාණන් වහන්සේ පෙන්වල දිල තියෙනවා සක්කාය දිවිධිය අපේ පිවිත තුළ විසි ආකාරයකින් ක්‍රියාත්මක වෙන බව. අපිට සෝතාපන්න වෙන්න නම් අපි තුළ තිබෙන ඒ විසි ආකාර සක්කාය දිවිධිය ම ප්‍රහාණය වෙන්න ඕනෑම. මේ විසි ආකාර සක්කාය දිවිධිය ම ඇති වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය මූල් වෙලා? යම්කිසි කෙනෙක් රුප, වේදනා, සංක්ෂේප, සංඛාර, වික්ෂේපණ කියන පංච උපාදානස්කන්ධය තුළ හේතුවැල දහමක ක්‍රියාකාරීත්වයක් පවතින බව අවබෝධ කර ගෙන, ඒ කෙනා පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක් දකින්නේ නැත්තම්, අන්න එයාට තමයි මේ ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය විවෘත වෙන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ වීමෙන් තමයි ලෝකෝත්තර සම්මා දිවිධිය ඇති වෙන්නේ. ලෝකාත්තර සම්මා දිවිධිය ඇති වුණ ගමන් ම ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය විවෘත වෙනව. රීත පස්සේ එයා දිගින් දිගට ම සිලයක පිහිටුව සමාධියක් වඩුමින් ප්‍රඥාව දියුණු කරනව. එයා පංච උපාදානස්කන්ධය අවබෝධ වීම සඳහා සමාධිය තුළත් නො ඇලෙමින් ප්‍රඥාව වඩනව.

සක්කාය දිවිධිය භාජනන්නේ නැති ව සෝතාපන්න වෙන්න බැහැ.

සක්කාය දිවිධියෙන් නිදහස් වෙන්න නම් එය නියම විදිහට තේරුම් අරගෙන තියෙන්න ඕනෑම. රුපය තුළ සතර ආකාරයකින් ආත්ම දාෂ්ධිය තියෙනව කියල. වේදනාව තුළ සතර ආකාරයකින්

ආත්ම දැංච්දීය තියෙනවා කියල. සඡ්ජ්දාව තුළ සතර ආකාරයකින් ආත්ම දැංච්දීය තියෙනව කියල. සංඛාර තුළ සතර ආකාරයකින් ආත්ම දැංච්දීය තියෙනව කියල. විස්ජ්දාණය තුළ සතර ආකාරයකින් ආත්ම දැංච්දීය තියෙනව කියල. මේ විදිහට පළව උපාදානස්කන්දය කෙරෙහි විසි ආකාරයකින් ආත්ම දැංච්දීය පවතිනවා. මෙක අවබෝධ කරන්නේ නැතිව අපට කිසි දෙයක් කරන්න බැහැ. අපි හිතමු මෙහෙම දෙයක්. ඔන්න කෙනෙකුට සිහි නැති වෙන්න ඉන්පේක්ෂන් එකක් ගහනව. එයාට සිහිය නැති වූණාට ඒ ඉන්පේක්ෂන් එකක් කාලය ඉවර වූණාට පස්සේ ආයෙමත් සිහිය එනව. සිහිය ආවට පස්සේ එයාට සක්කාය දිවියීය නැති වෙනවද? නැහැ. එහෙම නම් අපට පේනවා අපි නින්දට ගියා කියල අපේ සිහිය නැති වූණා කියල සඡ්ජ්දාවක් නැති ව ඉන්න පුළුවන් විදිහට සමාධියක් දියුණු කළා කියල සක්කාය දිවියීය නැති වෙන්නේ නැහැ. සක්කාය දිවියීය නැතිවෙන්න නම් අවබෝධ වෙන්න ම ඕනෑ.

ආර්ය ග්‍රාවකයෙක් විනරයි මේකෙන් නිදහස් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණි ආර්ය ග්‍රාවකයා ඉස්සරවෙලා ම ගුද්ධාව ඇති කරගන්නවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනව කියල. රට පස්සේ එයා විස්තර වශයෙන් සක්කාය දිවියීය පිළිබඳ තේරුම් ගන්නවා. කොහොම ද එයා තේරුම් ගන්නේ?

බුදුරජාණන් වහන්සේ වදාලා (රුපං අත්තනේ) සම්බුද්ධස්ථානි) එයා රුපය ආත්මය වශයෙන් දකිනවා. ආත්මය කියල කියන්නේ තමාගේ වසගයේ පවත්වන්නට පුළුවන් දෙයට යි. එතකොට ආත්මයක් නැහැ කියන එකක් තේරුම තමාගේ වසගයේ පවත්වන්නට පුළුවන් දෙයක් නැහැ කියන එකයි.

තුන් තේරවිලි අවශ්‍ය නෑ. ධර්මයේ අර්ථ පැහැදිලි ව තියෙනවා.

එතකොට ආත්මය තුළ මේ වගේ අර්ථයක් තියෙන්නේ කියල අපි දුනගන්තේ කොහොම ද? බුදුරජාණන් වහන්සේ අනාත්මයක ස්වභාවය විස්තර කරනව අනත්ත ලුක්බනු සූත්‍ර දේශනාවේ. ඒකදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. “රුපං හික්බවේ

අනත්තා) මහණෙනි, රුපය අනාත්ම යි.” අනාත්මයි කියල කියන්නේ රුපය තමන්ගේ වසගයේ පවත්වන්න බැරි දෙයක්. “(රූපං ව හිදිං හික්බවේ අත්තා අනවිස්ස) මහණෙනි, රුපය ආත්මයක් වුණා නම් (ඒ කියන්නේ රුපය තමාගේ වසගයේ පවත්වන්නට පුළුවන් දෙයක් වුණා නම්) (බ්‍රඩහේර් ව රූපං) රුපයෙන් මෙන්න මේක ලැබෙන්න මිනැ. (ලේවං මේ රූපං හෝතා) මාගේ රුපය මෙසේ වේවා. (ලේවං මේ රූපං මා අනෙක්සිති) - මාගේ රුපය මෙහෙම වෙන්න එපා කියල මිනැ කමක් එපා කමක් කියන දෙක ම ලබන්නට පුළුවන් වෙන්න මිනැ.” බුදුරජාණන් වහන්සේ වදාලා “(යස්මා ව බො හික්බවේ රූපං අනත්තා) පින්වත් මහණෙනි, යම් කරුණක් නිසා රුපය අනාත්ම වේ ද (තස්මා රූපං ආබාධය සංවත්තන්ති) ඒ නිසා රුපය ආබාධ පිණීස පවතී. (හ ව බ්‍රඩහේර් රූපං) රුපය ලබන්නට බැහැ. (ලේවං මේ රූපං හෝතා) මාගේ රුපය මෙසේ වේවා කියා හෝ (ලේවං මේ රූපං මා අනෙක්සිති) මාගේ රුපය මෙසේ නො වේවා යි කියා.”

මෙන්න මේ බුද්ධ දේශනාවෙන් තමයි අපි අනාත්ම ස්වභාවය පැහැදිලි කරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලේ රුපය ආත්මයක් නම් මේ රුපය ආබාධ පිණීස පවතින්නේ නැහැ. රුපය තුළ ආත්මයක් තිබෙනව නම් තමාට මිනැ භැට්‍රියට වයසට යන්න එපා කියල නවත්වන්න පුළුවන් වෙන්නට මිනැ.

රූපය තුළ ආත්මයක් තිබුණා නම් ඉස්පිරිතාලේ ඕන නැහැ.

අපි හිතමු ඔන්න කෙනෙක් ලෙඩ වෙනව. රුපය ආත්මයක් නම් එයාට පුළුවන් වෙන්න මිනැ “හා හා මගේ රුපය ලෙඩ වෙන්න එපා.” කියල ලෙඩ නො වී ඉන්න. මේ ආත්ම දාෂ්ධීයේ ඉන්න කෙනා රුපය ලෙඩ වෙනකාට තැකි ගන්නව. එයා ඉක්මනාට කේන්දරේ අරන් දුවනව කේන්දර බලන කෙනෙක් ලගට. ගිහිල්ල කියනව අනේ බලන්න මෙයාට ලෙඩ වෙලා අනේ මේක නවත්වල දෙන්න කියල. අර කේන්දර බලන කෙනා දා ගන්නව මෙන්න ගොනෙක් ඇවිල්ල කියල. රට පස්සේ එයා මොකද කරන්නෙ? සෙන් කිවියක් ලියල දෙනව. ඉතින් ලෙඩා මොකද කරන්නෙ? බෝධියක් ගාවට ගිහිල්ල පඩුරු පාක්කුඩීම් පුදල කොඩ්වල ලියල එල්ලනව. “මාගේ රුපය මෙසේ වේවා! මාගේ රුපය මෙසේ නො



වේවා!” කියල. අන්න දැක්කද ආත්ම දෘෂ්ඨීයේ ඉන්න කෙනාට සිද්ධ වෙන දේ.

මේවා කියන කොට පස්ථුග්‍රහණ්ට කේන්ති යනව.

ආත්ම දෘෂ්ඨීය තියන කෙනා රුපයේ යථාර්ථය තේරුම් ගන්නෙන නැහැ. අපි හිතමු මේ රුපය ඔත්පල වෙලා මරණාසන්න වෙනව කියල. එයා ආයෙන් කේන්දර අරන් දුවනව. කේන්දර බලන මනුස්සය ඒක බලල කියන්නෙන නැහැ මෙක අනාත්ම සි කියන එක. එහෙනම් මොකක් ද කියන්නෙන? මේ ග්‍රහයෝ වගයක් ඉන්නව. ඒ අය තමයි මෙක කරල තියන්නෙන. මික මග ඇගෙන්න පොල් පැළයක් පූජා කරන්න කියනව. එහෙම නැත්තම් රුපයට රුපයක් බාර වෙන්න. හරක් පැටියෙක් නිදහස් කරන්න කියල කියනව. බලන්න ආත්ම දෘෂ්ඨීයය ඉන්න කෙනා ආය ආයමත් කුරකි කුරකි එතනට ම සි එන්නෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ සක්කාය දිවියීයෙන් නිදහස් වෙන්න නම් එයා මේ රුපයේ යථාර්ථය නුවණීන් සිහි කරන්නට ඕනි. මේ රුපය හේතුන්ගෙන් හට ගත් දෙයක්, සතර මහා බාතුන්ගෙන් හට ගත්තු කැඩී බිඳී වැනසී යන දෙයක් කියල. අන්න එයා රුපය තුළ ආත්මයක් නැහැ කියල අවබෝධ කර ගන්නව. එයා තමයි ආත්ම දෘෂ්ඨීයෙන් නිදහස් වෙන්නෙන.

කොහොන් හර කැරකිලා එතනට ම සි එන්නෙ.

ර්ලගට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ ආත්ම දෘෂ්ඨීය තියෙන කෙනා එක්කො රුපය ආත්මය වගයෙන් සළකනව. එහෙම නැත්තම් (අත්තනි වා රුපං සමනුපස්සනි) ආත්මය තුළ තමයි රුපය තියෙන්නෙන කියල සළකනව. බලන්න අපේ මේ හිතේ ස්වභාවය කොයි තරම් කරුවල ද කියල. එයා තිරණයකට එනව තමාගේ වසගයේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනව, එක් ඇතුළු තමයි රුපය තියෙන්න කියල.

ර්ලගට එයා හිතනව (රුපස්මිං වා අත්තානං සමනුපස්සනි) රුපය තුළ තමයි ආත්මය තියෙන්න කියල හිතනව. එහෙමත් නැත්තම් එයා හිතනව (රුපවත්තං වා අත්තානං සමනුපස්සනි)

තමාට ඕනෑ හැටියට පවත්වන්න පුළුවන් ආත්මය හැදිල තියෙන්නේ රුපවලින් කියල. මේ විදිහට එයා කොහොන් බැලුවත් තමාගේ වසරගේ පවත්වන්න පුළුවන් දෙයක් හැටියට තමයි රුපය දකින්නේ.

මේකෙන් නිදහස් වෙන්න පුළුවන්

මේ සකක්කාය දිටියියෙන් නිදහස් වෙන්න නම් එයා ආහාර ප්‍රත්‍යාග්‍යයෙන් හටගන්න මේ රුපයේ යථා ස්වභාවය තුවණීන් විමස විමස බලන්නට ඕනෑ. මේ රුපය වෙනස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් මිසක් මේක මම කියල ගන්න ආත්මයක් තමාගේ වසරගේ පවත්වන්න පුළුවන් දෙයක් තැහැ කියල විද්‍රෝහනා ප්‍රජාවෙන් දකින්න ඕනෑ. අන්න එයා තමයි රුපය මම නො වේ, මගේ නො වේ, මාගේ ආත්මය නො වේ තියන අදහසට එන්නේ.

වේදනා තුළන් ආත්මයක් නැහැ.

ආර්ය ග්‍රාවකයා රුපය ගැන විතරක් නොවේ වේදනාව ගැන, සකක්කාව ගැන, සංස්කාර ගැන, වික්ශ්න්දාණය ගැන මේ විදිහට ම විමස විමස බලනවා. අපි දන්නවා වික්ශ්න්දාණය පවතින්න රුපයේ බැසරගෙන, වික්ශ්න්දාණය පවතින්න වේදනාවේ බැසරගෙන, වික්ශ්න්දාණය පවතින්න සකක්කාවේ බැසරගෙන, වික්ශ්න්දාණය පවතින්න සංස්කාරයේ බැසරගෙන, අවබෝධයක් තැනිව ඇළුම් කරන්නට ගිය තිසයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. අන්න එයා තුවණීන් විමසන්න පටන් ගන්නව වේදනාව ගැනත් සතර ආකාරයට ම.

බූදුරජාණන් වහන්සේ වදාලා වේදනාව අනාත්ම සි. තමාගේ වසරගේ පවත්වන්නට බැරි දෙයක්. දැන් අපට වේදනාව තමාගේ වසරගේ පවත්වන්නට පුළුවන් නම් සැප වේදනාව විතරක් තියා ගන්නව. දක් වේදනාව එන්න ඉඩ දෙන්න නැ. මේ වේදනාව තුළ ආත්මයක් තියෙනව කියල සකක්කාය දිටියියට පැමිණිව කෙනා සැප විදිමක් එනකාට පූජා වට්ටියක් අරගෙන දේවාලෙකට දුවනව. හිහිල්ල කියනව “අනො! මේ සැප වේදනාව අපට හැම දා ම ලබා දෙන්න” කියල. එතකාට එයා හිතන්නේ බාහිර කෙනෙක් මේ සැප වේදනාව ලබා දෙනව කියල මිසක් ස්පර්ශය නිසා සැප විදිම ඇති වෙනවා, සැප සහගත ස්පර්ශය තිරැදී වීමෙන් සැප විදිම තිරැදී වෙනවා කියල නෙමෙයි.



කේත්දර පස්සෙ දුවන්නේ සක්කාය දිටිධිය තිසයි.

පාලග්රන කෙනාට දුක් වේදනාවක් එනකොට එයාට හිතෙන්නේ නැ මේක ස්පර්යය නිසා වෙනව කියල. එයා හිතන්නේ මට අපල වෙන්නැති කියල. අපල වලින් බේරෙන්න කේත්දරේ අරගෙන දුවනව. ඉතින් එයාටත් අර බේත ම දෙනව. යන්න පැන් කළයක් අරගෙන ගිහිල්ල දච් 07 ක් බෝධිප්‍රජා තියන්න කියනව. එතකොට අපල නැති වෙයි කියනව. සක්කාය දිටිධිය තියෙන කෙනා දන්නේ නැ. දුක් වේදනාව නැති වෙන්නේ දුක් සහගත ස්පර්යය නැති වීමෙන් කියල. ඒ නිසා එයා රවටෙනව. මං මේ පූජාව තිබා නිසා තමයි මේ දුක් වේදනාව නැති වුන් කියල. එයා කැරකි කැරකි සක්කාය දිටිධිය තුළට යනව මිසක් අවබෝධ කරන්න නම් හමුබවෙන්නේ නැහැ. අන්න ඒකයි සක්කාය දිටිධියේ තියෙන භාතිය. හැම තිස්සේ ම වැරදි මාර්ගයකට ඇදිල යනව.

දුක් සැප පෙරලෙන්නේ ස්පර්යයේ වෙනස තිසයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් බලන කොට පේනව සැප සහගත ස්පර්යය නිසා සැප විදිම හට ගන්නව. සැප සහගත ස්පර්යය නැති වීමෙන් ඒ සැප විදිම නැති වී යනව. දුක් සහගත ස්පර්යයෙන් දුක් විදිම හට ගන්නව. දුක් සහගත ස්පර්යය නැති වීමෙන් දුක් විදිම නැතිව යනව. උපේක්ෂා සහගත ස්පර්යයක් ඇති වීමෙන් උපේක්ෂා සහගත විදිම ඇති වෙනව. උපේක්ෂා සහගත ස්පර්යය නැති වීමෙන් උපේක්ෂා විදිම නැති වෙනව. සෝතාපන්න වෙන්න ඕනෑ කෙනා මෙන්න මේක තමා තුළින් ම අවබෝධ කරගන්න ඕනෑ. එයාට තේරන්න ඕනෑ තමාගේ වසගයේ පවත්වන්න පූජාවන් දෙයක් වේදනාව තුළ නැති බව. බුදුරජාණන් වහන්සේ වාදාලා බැරි වෙලාවත් මේ වේදනාව තුළ තමාගේ වසගයේ පැවැත්විය හැකි දෙයක් තිබුණ නම්, මේ වේදනාව ආබාධ පිණිස පවතින්නේ නැහැ කියල.

නුවනින් විමසන කෙනාට අවබෝධ කරගන්න ලේසි යි.

දැන් අපි ගත්තොත් අපට සැප වේදනා විතරද එන්නේ? කොයි තරම් දුක් වේදනා දැනෙනවද? ඔවුන් කැක්කුම්, ඇස් කැක්කුම්,

කණේ කැක්කුම්, දත් කැක්කුම්, බඩවලැල් වල, හන්දිවල, පපුලේ අමාරුකම්, කොයි තරම රිදුම් එනව ද? කායික දේවල් විතරක් ම නෙමෙයි මානසික ව බැලුවත් කොයිතරම් මානසික දුක් වේදනා විදිනවද? මේ සියලුම වේදනාවල් හට ගන්නේ ස්පර්ශ ප්‍රත්‍යාග්‍යන්. මේක දත්තේ නැති කෙනා තමයි හිතන්නේ මේක තුළ ආත්මයක් තියෙනව කියල. වේදනාව තුළ තමාගේ වසගයේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනව කියල. අන්න ඒ මූලාවෙන් තොරව වේදනාව හටගන්නේ ස්පර්ශයන්. ස්පර්ශය නැති වීමෙන් තමයි මේව නැති වෙන්නේ කියල තේරුම් ගන්න කෙනා වේදනාව පිළිබඳ සක්කාය දිවියියෙන් නිදහස් වෙනව.

පෘථිජ්පත්‍ය සක්ක්දුවට රැවටෙන්නෙන් ඔය වේදහට ම යි.

බුදුරජාණන් වහන්සේ වදාලා සක්ක්දුව ගැනත්, හතර ආකාරයක ආත්ම දාෂ්දීයක් තියෙනව කියලා. ආත්මය කියල කිවිවේ තමාගේ වසගය පවත්වන්න පුළුවන් කියන අදහස. නමුත් සක්ක්දුව තුළ තමාගේ වසගයේ පවත්වන්නට පුළුවන් දෙයක් නැහැ. සක්ක්දුව කියල කියන්නේ හඳුනා ගැනීමට. ස්පර්ශයන් හටගන්නේ හඳුනා ගැනීම. ස්පර්ශය වෙනස් වීමෙන් සක්ක්දුව වෙනස් වෙලා යනව.

සාමාන්‍ය ජීවිතේ තුළ රුප, වේදනා, සක්ක්දු, සංඛාර, වික්ක්දාණ අනිත්‍ය බවට පත් වීම හැම තිස්සේ ම සිදුවෙන එකක්. නමුත් අපි සිහිය පිහිටුවල නැති නිසා. ඒක අවබෝධ වන වේදහට විරයය තුවන් හසුරුවල නැති නිසා අපිට මේක පේන්නේ නැහැ. යථාර්ථය නො පෙනෙන නිසා අපට හිතෙන්නේ තමාගේ වසගයේ පවත්වන්නට පුළුවන් කියල ම යි.

පස්සේ කරන දේවල් ධර්මයේ තුළ නඟහැ.

සක්කාය දිවියිය නිසා අපේ ජීවිත වලට සිද්ධ වෙලා තියෙන අවුල අපි මේ ජීවිතේ දී විසඳුගන්න ඕන. රේලග ජීවිතයකට කල් දාන්න භෞද නැ. ධර්මය අවබෝධ කරගන්නව කියන එක පස්සට කල් දා ඉන්න එකක් නෙමෙයි.



පස්සට කල්දාන්න මින නම්, බුදුරජාණන් වහන්සේ කියන්නෙන තැහැ. ආයුධයකින් පහරකාපු කෙනෙක් ඒ තුවාලය සතීප කරගන්න වගේ මහන්සියක් ධර්මය අවබෝධ කරගැනීමට උත්සහ ගන්න කියල. එහෙම නම් අර මගුල් ගෙදර යන කෙනාට ආයුධයකින් පහර කැවට පස්ස ලේ ගොගෙන මගුල් ගෙදර යන්න තිබූණ නෙ.

ධර්මයේ අර්ථ වැරදුණෙන් අමාරුණේ වැවෙනවා.

ධර්මය අවබෝධ කිරීමේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන ආකාරයට ම තේරුම් ගන්න මහන්සි ගන්න යිනා. ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයේ ම ගමන් කරන්න යින. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියල දේශනා කළෙන් ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයට ම යි. වතුරාර්ය සත්‍යාච්ඡායට වෙත මාර්ග තැහැ. තිවන කර යන්න තියෙන්නෙන ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය විතර යි. සාමාන්‍ය ජනතාවට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ගැන අවබෝධයක් තැහැ. ඒ අය කියන්නෙන අපි. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නව. ඒ කොහොමද කියල ඇහැවිවහම කියනව ‘අපි ඇලෙන්නෙන ගැටෙන්නෙන නැ’ කියල. මේ විදිහට ධර්මයේ අර්ථ විකාති කර ගත්තොත් අවබෝධයක් කර යන්න බැහැ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙන ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයට යි.

අභි කාවන් තියෙන්නෙන ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගය විතර යි.

ਆර්ය අෂ්ට්‍යාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ම යි කෙනෙක් අවබෝධයක් කර යන්නෙන. ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා දහම් ඇස පහළ වෙනව. අවබෝධ ක්‍රියා ඇති වෙනව. කෙලෙස් සංයිදිම ඇති වෙනව. රුප, ටේල්, වේදනා, සංක්‍රෟාණ, සංඛාර, වික්‍රේත්‍යාණ කියන මේවායේ සැබැං තත්ත්වය දකින විදිහට විශේෂ ක්‍රියා ඇති වෙනව. වතුරාර්ය සත්‍යය පිළිබඳ ව අවබෝධ වෙනව. අන්ත එය තිවන කර යනව එහෙමත් යම්කිසි කෙනෙක් මේ ජ්‍රීතේ තුළ දී ම ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයට පැමිණුණෙන්ත් එයාට තිවන කර යන්නට හැකියාව ලැබෙනව. ආර්ය අෂ්ට්‍යාංගික මාර්ගයට පැමිණෙන්නෙන සම්මා දිවියිය ඇති කර ගෙන යි.

බුද්ධීමත්ත් ය සූත්‍ර මග.

යම් කිසි කෙනෙක් මේ ආරය අෂ්‍යාංගික මාර්ගයට පැමිණුනාට පස්සේ මේ මාර්ගය තුළ එහෙට මෙහෙට හැරිල යන්න අතු පාරවල් නැහැ. කෙළින් ම නිවන කරා යන පාරක්. හැබැයි එයාට පුළුවන් ඕන නම් හයියෙන් යන්නත්, එහෙම නැත්තම් හෙමිහිට හෙමිහිට යන්නත්. හිමින් ගියෝත් ආත්ම හතක් ඇතුළත එයා නිවන කරා යනව. වේගන් යන කෙනාට මේ ජීවිතය තුළ දී ම නිවන කරා යන්න පුළුවන්.

ආරය අෂ්‍යාංගික මාර්ගයට යම්කිසි කෙනෙක් පැමිණෙන්නෙන පංච උපාදානස්කන්ධය අවබෝධ වීමෙන්. එහෙමත් නැත්තම් සම්මා දිටියිය ඇති කර ගැනීමෙන්. පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න නම් එයා පටිවිව සමුප්පාදය ගැන භාද්‍ර ඉගෙන ගෙන තියෙන්න ඕනෑ. තමන් ඉගෙන ගත්ත පිරිසිදු ධර්මයට අනුව යෝනිසේමනසිකාරයේ යෙදිල, තුවණීන් විමස විමසා තේරුම් අරගෙන තියෙන්න ඕනෑ. එකට තමයි භාවනා කරනව කියල කියන්නෙ.

අවබෝධයක් කරා යන්න නම් සමඟ විද්‍රෝහනා දෙක ම අවශ්‍ය සි.

භාවනා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ සමඟ විද්‍රෝහනා කියල භාවනා ක්‍රම දෙකක් දේශනා කරල තියෙනව. සමඟ භාවනාව තුළින් කරන්නෙන පංච නීවරණ යටපත් කරල සමාධියක් දියුණු කරන එක. සමාධිය බොහෝ ම උපකාර වෙනව ප්‍රයුව ලබන්න. විද්‍රෝහනා භාවනාව කියල කියන්නෙන පංච උපාදානස්කන්ධය අවබෝධ වන ආකාරයට වින්තනය මෙහෙයුම්. අන්න එතකොට එයා වතුරාරය සත්‍යය අවබෝධය කරායනව. විද්‍රෝහනා භාවනාව තනිකරම යෝනිසේමනසිකාරය තුළින් කරන එකක් රුප, වේදනා, සක්ෂේකු, සංස්කාර, වික්ෂේකුණ කියන පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් නැති කෙනෙකුට එක පාරට ම මෙක අමාරුයි. පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක ක්‍රියාකාරීත්වයක් නැහැ කියල අවබෝධයක් නැති කෙනාට නිතරම පේන්නෙන ආත්මයක් තියෙනව කියල.



සිහියෙන් හිටියෙන් තේරෙනවා.

අපි වේතනා පහළ කරල හිතනව, වේතනා පහළ කරල වචන කරා කරනව, වේතනා පහළ කරල කයින් ක්‍රියා කරනව. මෙහෙම කරන කොට මෙයාට තේරෙන්නේ නැහැ මේ සියල්ලට ම ස්ථරුරු මුල් වූණා කියල. එයා හිතන්නේ තමාගේ වසරයේ පවත්වන්න පුළුවන් ආත්මයක් වේතනාව තුළ තිබෙනව කියල. නමුත් “මාගේ සංස්කාර මෙසේ වේවා! මාගේ සංස්කාර මෙසේ නො වේවා!” කියල පවත්වන්නට හැකියාවක් නැහැ.

දැන් සාමාන්‍ය කෙනෙක් කළේපනා කරනව “අපි නම් සතර අපායේ වැවෙන්නේ නැහැ” කියල ඒකේ තේරුම තමයි එයා ප්‍රාර්ථනා කරනව “මාගේ සංස්කාර මෙසේ නො වේවා!” කියල.

රංවු පිටින් එකට යන්නේ නැහැ.

සමහරු කියනව “අනේ, මේ මගේ ලමයි ආය ආයමත් මට දරුවා වෙලා භම්බ වෙන්න මිනැ. මේ අය මගේ ම මූණුබුරෝ මිශ්නීරියේ වෙලා ආයමත් දැකින්න ලැබෙන්න මින. මම ආයමත් ආවිවි කෙනෙක් වෙනව. මම රුළග ජීවිතෙක් මේ දරුවන්ගේ සියා වෙනව.” මෙහෙම කියන අය ඉන්නව. ඒ තමයි එයා ප්‍රාර්ථනා කරනව “මාගේ සංස්කාර මෙසේ වේවා!” කියල. ඔය එකක්වත් ලබන්න බැහැ. ඒකට හේතුව සංස්කාර කියන්නේ අපට මිනැ ආකාරයට පවත්වන්න පුළුවන් දෙයක් නොමෙයි, හේතු එල දහමක ක්‍රියාකාරීත්වයක්. නමුත් සිහිය පිහිටුවල, තුවන පිහිටුවල සම්පූර්ණයෙන් ම මෙක කඩාකප්පල් කරන්න පුළුවන්.

වික්‍රේක්‍රාණය ඕන දේකට ලස්නියි.

දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වල දීල තියෙනව අවිද්‍යා සහගත පුද්ගලයෙක් ඕන රස්කරන කොට ඒ ඕනට අනුකූලව වික්‍රේක්‍රාණය හැදෙනව කියල. ඒ වගේ ම අවිද්‍යා සහගත පුද්ගලයෙක් පවි රස්කරන කොට ඒ පවිට අනුකූලව වික්‍රේක්‍රාණය හැදෙනව. අවිද්‍යා සහගත පුද්ගලයෙක් රුප, අරුප ද්‍රාන වචන කොටත් රට අනුකූලව වික්‍රේක්‍රාණය හැදෙනව. දැන් අපි කියමු කෙනෙක් සහක්‍රේකුවක් නො ගෙන ඉන්න අසංඛ්‍යා සමාධියක් පුරුෂ කළා

කියල. එතකොටත් එයාගේ විස්කේදාණය රේට අනුකූලව සකස් වෙනව්.

මෙමක් ක්‍රියාකාරීත්වය කඩාකපේපල් කරන්න නම් මම කියන අදහසින් තොරට හේතු එල ධර්මයක් හැවියට බලන්න අපි පුරුණ වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය හරියට මැටි භාජනයක් පොලුවෙන ගහල කුඩා කරනවා වගේ විනාශ කරල දාන්න කියල. නුවත් තියෙන කෙනෙක් විතරයි මේක කරන්නේ.

විස්කේදාණයටත් අපි රුවටිලා ඉන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාලා විස්කේදාණයයේ ක්‍රියාකාරීත්වයටත් අපි රුවටිලා ඉන්නේ මේ විදිහට ම යි කියල. මේ විස්කේදාණය හට ගන්නේ නාම - රුප නිසා උන්වහන්සේ පෙන්වල දුන්න මේ විස්කේදාණය නාම - රුප පැත්තට ම හැරී තිබෙන බව. නාම - රුපයෙන් බැහැරට යන්නේ නැ. ඒකේ තේරුම තමයි සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු රුපයට ම යි විස්කේදාණය හැරිල තියෙන්නේ. වේදනා, සක්කේදා, වේතනා, එස්ස, මනසිකාර කියන මේ නාමයන් දෙසට ම යි විස්කේදාණය හැරිල තියෙන්නේ. මේ නාම රුපයෙන් බැහැරට යන්නේ නැ. ඒ නිසා විස්කේදාණය කුළ පවතින්නේ තමාගේ වසගයේ පවත්වන්නට බැරී අනාත්ම ස්වභාවයක්.

හොඳ සිහියෙන් යන රයදුරන්ට අනතුරු නැහැ.

දැන් අපේ මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන භය අපට හොඳට හසුරුවන්න පුළුවන්. දක්ෂ රියදුරෙක් වාහනයක් හසුරුවනව වගේ. දක්ෂ රියදුරෙකුට පුළුවන් අනතුරක් නො වන විදිහට වාහනය හසුරුවන්න. නමුත් එයා වට පිට බල බලා අපිහියෙන් ගියෙන් තමන් අනතුරට පත්වෙන තැන තමන් දැන්නෙන් තැහැ.

ඒ විදිහට ම මේ ඇස කියන ඉන්දියන් සංවර කර ගන්න පුළුවන්. මේ කණ කියන ඉන්දියන්, නාසය කියන ඉන්දියන්, දිව කියන ඉන්දියන් සංවර කර ගන්න පුළුවන්. මේව සංවර කරන්න තියෙන්නේ, සිහියෙන්, විරයයෙන් නුවණීන් ම යි.

දැන් ඇසට රුපයක් එකතු වෙන කොට ඇසේ වික්ද්‍යාණය හටගන්නව. එතකොට අපි සංචර කරන්න ඕන වික්ද්‍යාණය තෙමෙයි, අපේ ඇහැයි. ඇස සංචර කරන කොට ඒ ඔක්කොම සංචර වෙලා යනව. මේ විදිහට ම කණ, තාසය, දිව, කය, මනස කියන අනිත් ඉන්දියනුත් සංචර කරන්න පුළුවන්.

අවබෝධයකින් යුතු ව ම දි සංචර කරන්න නියෙන්නේ.

මේ ආයතන හය සංචර කරන්න නම් එයා නිතර ම සිහියෙන් ඉන්න ඕන. සිහිය කියල කියන්නේ සතර සතිපටියානයට. එයා තමන්ගේ මේ ආයතන හය තුළ සකස් වෙන පංච උපාදානස්කන්ද ක්‍රියාවලය තුවෙන් විමස විමසා බලනව. එහෙම බලන කොට තමන් තුළින් ම අවබෝධ වෙනව. මේ රුපය කියල කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු දෙයක්. සතර මහා ධාතු අනිතා වෙලා යනකොට රුපයත් අනිතා වෙලා යනව කියල. එතකොට එයා රුපය තුළ ආත්මයක් නැති බව අවබෝධ කර ගන්නව. එයාට අවබෝධ වෙනව. වේදනාව තුළත් ආත්මයක් නැහැ. ස්පර්ශයෙන් හට ගත්තු වේදනාව ස්පර්ශය අනිතා වෙලා යනකොට වෙනස් වෙලා යනව කියල. සක්ද්‍යාව තුළත් ආත්මයක් නැහැ. ස්පර්ශයෙන් හට ගත්තු සංයුත්ව ස්පර්ශය අනිතා වෙලා යනකොට වෙනස් වෙලා යනව කියල. ඒ වගේ ම වික්ද්‍යාණය තුළත් ආත්මයක් නැහැ. නාම රුප නිසා හටගත්තු වික්ද්‍යාණයල නාම රුප නිරුද්ධ වෙලා යනකොට අනිතා ස්වභාවයට පත්වෙලා වික්ද්‍යාණයත් නිරුද්ධ වෙලා යනව කියල.

ආයෝ පැහැවතන් ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයක් මිසක් වෙන දෙයක් නොවෙයි.

මෙව්චර කාලයක් තිස්සේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වූනේ නැත්තේ ඇයි? අපි ඒ කෙරෙහි දක්වපු ඇපුම් කිරීම නිසයි. අපි බොහෝ ම සතුවින් මේ රුප වේදනා සක්ද්‍යා සංඛාර වික්ද්‍යාණ මම කියල පිළිගත්තා. කල්ප ගාණක් තිස්සේ ඉදත් මම කියල පිළිඳු ගැනීමෙන් ඉන්න නිසා ඒ තුළින් ආය ආයෙමත් හදල දෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයක් ම දි. මේට වඩා අමුතු දෙයක් අපට මේ සංසාර ලැබෙන්නේ නැ.

සතර මහා ධාතුන්ගෙන් හට ගත්තු රුපයක් හැර ආත්මයක් වූ තමාගේ වසගයේ පැවැත්විය හැකි රුපයක් හමුවෙන්නේ නැහැ. ස්පර්ශයෙන් හට ගත්තු විදිමක් හැර වෙන විදිමක් හමුවෙන්නේ නැහැ. ස්පර්ශයෙන් හට ගත්තු සක්ෂ්‍යාච්‍යාවක් හැර වෙන සක්ෂ්‍යාච්‍යාවක් හමුවෙන්නේ නැහැ. ස්පර්ශයෙන් හට ගත්තු සංස්කාරයක් හැර වෙන සංස්කාරයක් හමුවෙන්නේ නැහැ. නාම රුපයෙන් හටගත්තු වික්ෂ්‍යාණයක් හැර වෙන වික්ෂ්‍යාණයක් හමුවෙන්නේ නැහැ.

පෙර සංසාරේ අපි කොහොම ඉන්න ඇද්ද?

අපි සක්විති රජවරු වෙලා ඉන්න ඇතිල බල්ලා, බල්ල්පු වෙලා ඉන්න ඇති. සත්තු සර්පයා වෙලත් අපි ඉන්න ඇති. කොවිචර නම් පෙරේතයා වෙල ඉපදිල ඉන්න ඇද්ද? කල්ප ගණන් නිරයේ දුක් විද විද ඉන්න ඇති. ඒ හැම පංච උපාදානස්කන්ධයක් ම හේතුන් නිසා හටගත්ත. හේතුන් නැති වීමෙන් නැති වෙලා ගියා.

ඒ හැම ඒවිතයක් තුළ ම වික්ෂ්‍යාණය රුපයේ බැසගෙන තිබුණ. වික්ෂ්‍යාණය වේදනාවේ බැසගෙන තිබුණ. වික්ෂ්‍යාණය සක්ෂ්‍යාච්‍යාවේ බැසගෙන තිබුණ. වික්ෂ්‍යාණය සංස්කාරයේ බැසගෙන තිබුණ.

මේ ඔක්කාම තණ්ඩාවෙන් තෙම තෙම තමයි හිටියේල අද අපි කරන්නෙන් ඒ ටික ම සි.

නිදහස් වෙන්න නම් මෙන්න කුමය.

බුදුරජාණන් වහන්සේ වදාලා මේ රුපය කෙරෙහි තිබෙන රාගය ප්‍රහාණය කළාත් සංසාර ගමනට හේතුවෙන කාරණයක් හැරියට වික්ෂ්‍යාණයට රුපය තුළ බැස ගන්න බැරුව යනව. ඒ නිසා මොකද වෙන්නේ? අරමුණ සිදිල යනව. වේදනාව කෙරෙහි තියෙන රාගය ප්‍රහාණ කළාත් අරමුණ සිදිල යනව. ඒ කියන්නෙ සංසාරයේ පැවැත්මටල කාරණයක් හැරියට වික්ෂ්‍යාණයට වේදනාව තුළට බැස ගන්න බැරුව යනව. ඒ වගේ ම සංයුව කෙරෙහි තියන රාගය ප්‍රහාණය කළාත් අරමුණ සිදිල යනව. ඒ කියන්නෙ සංසාරයේ පැවැත්මට හේතු වන කාරණයක් හැරියට වික්ෂ්‍යාණයට සක්ෂ්‍යාච්‍යාව තුළ බැස ගන්න බැරුව යනව. සංඛාර

කෙරෙහි තියෙන රාගය ප්‍රහාණය කළේත් අරමුණ සිදිල යනව. සංසාර පැවැත්මක් පිණිස යලි උපතක් පිණිස සංස්කාර සකස් වෙන්තේ නැතිව යනව. මේ විදිහට ම උන්වහන්සේ වදාලා වික්ද්‍යාණය කෙරෙහි තිබෙන රාගය ප්‍රහාණය කළේත් වික්ද්‍යාණයට ප්‍රතින්ට පිහිටක් නැතිව යනව. ඒක හරියට බේජයකට පැළවෙන්න වතුර නොදා ඉන්නව වගේ වැඩික්.

පැළවෙන දුකා නැති කරන්නේ මෙහේ ම යි.

බුදුරජාණන් වහන්සේ වදාලා දැන් රුප, වේදනා, සංස්කාර කියන පොලාව තියෙනව. වික්ද්‍යාණය නැමැති පැළය තියනව. මේ පැළයට තණ්හාව නමැති වතුර දාන්නේ නැත්තම් මූල් වලින් පෘථිවී සාරය එන්නේ නැහැ. එතකොට පැලේ මූල් වේලිල යනව. ගහේ මල් පිදිගෙන ඇවිල්ල තිබුණ නම් ඒ මල් හැලෙනව. ගෙඩි තිබුණ නම් ගෙඩි හැලෙනව. ගස් කොළ හැලෙන්න පටන් ගන්නව. සාරවත් අතු ඉති වේලෙන්න පටන් ගන්නව. අන්න ඒ විදිහට ම තණ්හාව ප්‍රහාණය වෙන කොට ම වික්ද්‍යාණයේ ක්‍රියාකාරිත්වය යුරුවල වෙන්න පටන් ගන්නව. එතකොට පරිච්ච සමුප්පාද ක්‍රියාවලිය අහෝසි වෙලා යනව. රුප, වේදනා, සංස්කාරවල පිහිටක් නැති වෙන කොට වික්ද්‍යාණය වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති වූණාහම සකස් වෙන්නේ නැහැ. සකස් නො වෙන කොට රුප, වේදනා, සංස්කාරයන් තිදහස් වෙනව. අන්න ඒක තමයි අරහත්වය කියන්නෙන.

නමන්ට ආදාරේ නම් මෙන්න ක්‍රමය

අපි කුවුරුත් තම තමන්ට ආදාරේ නම් මේ පංච උපාදානස්කන්ද දුකා අවබෝධ කරගෙන සක්කාය දිවිධීයෙන් තිදහස් වෙලා නිවන කරා ම යන්න ඕනෑ. එහෙම නැති ව කුවුරුවත් අපි ව සංසාර දුකින් තිදහස් කරන්නේ නැහැ. අපි විසින් ම හිතා මතා මේ වතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න ඕනෑ. ඒ නිසා අපි සියලු දෙනාට ම ඉතා ඉක්මනින් මේ වතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේවා!

ඡාඟ! ඡාඟ!! ඡාඟ!!!